

“ දිවි ලබන්නට පණ ලබන්නට වැස්ස එනතුරු මග බලා,  
සීත මදනලත් සමගින් වැස්ස ආ විට දුරකියා, වැහි බිංදු  
ඇදගෙන වැටෙන්නේ, කොළ මතට එය රිදවලා.  
වැස්ස නැති කල අප ඉදිවිද ජීවත් වෙලා ...”

## “ සිහින්හ ”

ආචාර්ය නිමල් සමරකෝන්



විල් පවර් ප්‍රකාශනයකි.



# “ සිතන්න ”

ආචාර්ය නිමල් සමරකෝන්  
සියලුම හිමිකම් ඇවිරිණි  
ප්‍රථම මුද්‍රණය 2014 ජූනි

---

**ISBN – 978-955-0253-07-04**

---

පරිගණක අකුරු ඇමණුම හා පිටු සකසුම :  
වාමලි අනුරඳේධිකා උයන්වත්තේ ගෙදර

---

පිටකවරය නිර්මාණය :  
වාමලි අනුරඳේධිකා උයන්වත්තේ ගෙදර

---

මුද්‍රණ සම්බන්ධීකරණය



ප්‍රභානි පබ්ලිකේශන්  
91/බී/3, 5 පටුමග, කහන්කොට පාර,  
පිට්ටුගල, මාලඹේ.  
දු.අ. 071 8031826



විල් පවර් ප්‍රකාශනයකි.

ආචාර්ය නිමල් සමරකෝන්  
අංක . 05, විදුලි අධිකාරි නිල නිවස,  
රත්නගිරිය ජනපදය, ලිඳුල.  
071 4761920  
samnimal@gmail.com

## කර්තෘගේ වෙනත් පොත්

- ❖ ප්‍රායෝගික 5S
- ❖ ආරක්ෂාව පිළිබඳ පොදු අත්පොත
- ❖ සමරකෝන් න්‍යායන් හා ක්‍රම ශිල්ප
- ❖ ඵලදායිතාවය අරඹමු
- ❖ ඵලදායිතා මෙවලම්

## පිටුම

උදාවුණු දවස  
සතුටින් නිම කරන්න .....  
ඉන් අනතුරුව  
ලැබෙන්නාවූ පුංචි විවේකයේ

සිතන්න

එලදායි දෙයක්, අර්ථවත් යමක්  
ඒ තීරණය තමයි..... අනාගතයේ  
හැරවුම් ලක්ෂය වෙන්නේ

හෙට දිනය .....

රඟපානවද, සිංදු කියනවද, නටනවද, රැකියාවක් කරනවද,  
ඉගෙන ගන්නවද, බඳිනවද, දේශපාලනය කරනවද, පොත්  
ලියනවද, හිනාවෙනවද, අඬනවද .....

ආදී ඕනෑම තීරණයක්  
තමන්ගේ කරගන්න ..... දැන් කාලයයි....  
හදිසි නොවන්න .....

ජයගන්න .....

ජීවිතයේ රඟ මඬලෙහි  
අනාගත පුරවැසියාගේ වර්තය නිරූපණය කරන්නාවූ  
දයාබර පාඨක සහායෙන් වෙත  
අර්ථවත් ලෙස ජීවිතය ගැන සිතන්නට  
මාගේ 'සිතන්න' නැමැති ග්‍රන්ථය  
දයාබරව පුදන වගයි.....

## පෙරවදන

සිතන්නට හැකි වූ නිසාවෙන්ම සතුන් කුලයෙහි, උසස් සත්වයා මනුෂ්‍යයා විය. මනසින් උසස් වූ නිසාවෙන්ම මනුෂ්‍යයා ලෙසද මිනිසා හඳුන්වන ලදී.

සොයා ගොස් ලබාගන්නා දැනුමට වඩා ඉක්මණින් පොත පතින් දැනුම ලබා ගනිමින් ජීවිතය පියවරෙන් පියවර නගා සිටුවා ගැනීමට තරම් මිනිස් සිත ඉතාමත් ප්‍රබලය.

පිටු ගණනාවකින් යුත් පොතක් කියවා ලබා ගන්නා දැනුම මෙන්ම පුංචි පොතක් කියවා ලබන්නා වූ දැනුමද ඉතාමත් වටිනා සම්පතකි. ඉගෙනීම යනු අප විසින් අවබෝධ කරගන්නා දෙයයි. එය කියවීමෙන්, නිරීක්ෂණය කිරීමෙන් මෙන්ම දැකීමෙන් මිනිසා දැනුම තමන් සතු කරගනී.

මා විසින් රචනා කරන ලද මෙම 'සිතන්න' ග්‍රන්ථය ද ජීවිතයේ වැදගත් පියවරයන් තරණය කිරීමට උපකාරී වනු ඇත. පුංචි පොතකින් මහා විශාල අරුත් බර වදන් ගණනාවක්ම සමාජයට දායාද කිරීම උදෙසා මා විසින් මෙම ග්‍රන්ථය රචනා කරන ලදී. මහා විශාල පොතකින් සපයන සරල අර්ථයන් වෙනුවට වාක්‍ය කිහිපයකින් ජීවිතයේ අරුත මෙය යැයි පැවසීම මෙම ග්‍රන්ථය පුරාවටම ඇති සරල බවේ රහසයි.

මාගේ මෙම පොත ඔබට අලුත් විදියට සිතන්නට අනාගතය දෙස ආදරයෙන් බලන්නට නව මාවතක් විවර කරගන්නට ආශීර්වාදයක් වෙනු ඇතැයි මා සිතමි. ස්තූතියි .

ආචාර්ය නිමල් සමරකොන්

01. සෑම මොහොතකම අලුත් දෙයක් ගැන සිතන්න.
02. ඔබ කළ දෙයක් වෙනත් කෙනෙක් කරයි නම්, ඔබ ජයග්‍රහණය කර ඇත. ඔබ තවත් දෙයක් කරන්න.
03. ඔබ සන්නද්ධ නම්, යුද්ධය පටන් ගන්න.
04. ඔබතාම නිදිනම් අවදිවන්න. කවුරුවත් අවදිකරවනතුරු ඉන්න එපා. කවුරුවත් ඔබව නියම වේලාවට අවදිකරන්නේ නැත.
05. ඔබේ අලසකම හොඳ සිතීවිලි මරා දමයි.
06. ඔබ විශිෂ්ටයන්ගෙන් විශිෂ්ටයෙකු වන්න.
07. ඔබ ඔබට ඕනෑ කරනදේ පමණක් ගන්න. දකින දකිනදේ ගන්න එපා.
08. ඔබේ ගෙදර අනවශ්‍යදේ සියල්ල ඉවත් කරන්න. ඕනෑ කරනදේ ලැබේ. මනසින්ද අනවශ්‍යදේ සියල්ල ඉවත් කරන්න. ඔබට අවශ්‍යදේ ලැබේ.
09. යහපත් සිතීවිලි ලොවම පුබුදුවයි.
10. සිනාසෙනවිට හයිසෙන් සිනහ වෙන්න.

11. සෑම කෙනෙකුටම අවශ්‍යවූ විට අවශ්‍යදේ දෙන්න.
12. සිතට දැනෙන සෑම හොඳ සිතුවිල්ලක්ම සටහන්කර ගන්න.
13. නිතරම පෑනක් ළඟ තබාගන්න.
14. අඳුරට බිය නොවන්න එළිය අත ළඟයි.
15. හිරු නොමැතිව කිසි දෙයක් කළ නොහැකිය. ඔබ හිරු වූවානම් කොහොමද?
16. ආරම්භ කළදේ අවසන් කරන්න.
17. ඔබේ අතේ ඇති දෙයින් ඕනෑම දෙයක් කළ හැකිය.
18. ඔබ ඉල්ලනදේ ඔබට ලැබෙව්.
19. ඔබ යායුතු තැන කලින් සිතා එතැනට යන්න.
20. ඉටි පන්දමක්/ කුප්පි ලාම්පුවක්/ පන්දමක් ගෙනයනවාට වඩා ටෝව් එකක් රැගෙන යාම හොඳය. ටෝව් එක නිතර වාර්ජ්කරගන්න අමතක කරන්න එපා.



21. සිතන තරම් ඔබ පුංචි නැත.
22. ඉර, හඳ අල්ලන්න උත්සාහ දරන්නේ ඇයි.
23. අව්ව හෝ වැස්ස නම් කුඩයක් අරන් යන්න.
24. කියන්න පෙර වැඩ කරන්න.
25. ඔබේ ප්‍රධානියාට අවශ්‍යදේ අවශ්‍ය වේලාවට කරදෙන්න.
26. කාලගුණයට බැන වැදීමෙන් ඔබටවත් රටටවත් වැඩක් නැත. ඔබ එයට අනුගත විය යුතුය.
27. පිටත්වන්න පෙර තත්පර 02 ක් සිතන්න.
28. ඔබ ඔබට අවංක වන්න. අවශ්‍ය නම් ඇස්දෙක දිහා බලාගෙන කතා කරන්න.
29. එක් දෙයක් සොයන්න දහසක්දේ ඔබට හමුවේවි.
30. ඔබට ඕනෑකම තිබෙනතුරු ඔබ ජය ලබයි.
31. ඇස්දෙක දිහා බලාගෙන අතට අතදීමෙන් ඔබේ සත්‍යයවාදීබව ලොවට විදහාපායි.

32. ආරම්භ කරනතුරු ඔබ පරාජිතයි.
33. සියළු උගත්දේ අන් අයට දෙන්න. එවිට ඔබට තවත් අළුත් දෙයක් ඉගෙනගත හැකිය.
34. ඔබට හැකි සෑම දෙයක්ම කරන්න.
35. සෑමටම ඔබ අත්‍යවශ්‍ය අයෙකු ලෙස සිතා කටයුතු කරන්න.
36. ඔබ ප්‍රශ්නවලට පිළිතුරු සොයන තරමට ජය ලබනු ඇත.
37. කරන සෑම දෙයක්ම සේවයක් ලෙස සලකන්න.
38. ඔබට මුදල් අවශ්‍ය නම් සේවය කරන්න.
39. සෑමටම එකලෙස සැලකීමෙන් ඔබ නායකයෙකුවේ.
40. ඔබ සොයනදේ ඇත්තේ ඔබේ අත ළඟය.
41. අන්දෙක බැඳගෙන සිටීමෙන් ඔබේ පෞරුෂත්වය හීනවේ.
42. කිසිවෙකුට අනුකම්පා කරන්න එපා. කරුණාව දක්වන්න.

43. අන් අය දියුණු වෙනවා දැක සතුටු වීමෙන් ඔබ දියුණුවට පත්වේ.
44. කොන්දේසි විරහිතව උදවු කිරීමෙන් ඔබ නායකයෙකුවේ.
45. කොපමණ මහළුවන් උපන්දින සාදය ජයට ගන්න. ඒ ඔබ ඉපදීම වාසනාවක් නිසා.
46. පරාජය ලබන තරමට ජයග්‍රහනය විශාලවේ.
47. තමා ගැන වෙනත් අය කතා කරයි නම්, තමා ජයගෙන ඇත.
48. කෙලින් සිටගන්නට නොහැකි නම් බිම හෝ වාඩි වෙන්න.
49. රැවුල නැත්නම් වචන්න එපා.
50. සෑම දෙයකටම ඉස්සර වන්න.
51. ප්‍රභූන් අතර සිටිනා විට අඩුවෙන් කතා කරන්න.
52. අනුකරණයට වඩා අනුවර්ථනය හොඳය.
53. සෑම මොහොතකම උද්යෝගයෙන් කටයුතු කරන්න. එය පුරුද්දක් කරගන්න.

54. අළු හෝ කලු වර්ණ බිත්තිවල ආලේප කිරීමෙන් නව අදහස් පහළවීම නවතාලයි.
55. බලකිරීමෙන් හෝ පොළඹවා ගැනීමෙන් වැඩ ගැනීම සාර්ථක ක්‍රමයක් නොවේ.
56. උත්සාහවන්තයා මිසක් වාසනාවන්තයා ජය නොගනී.
57. දෛර්යය හා විර්යය හිනවූ කළ පෙර කරුමය ළඟාවේ.
58. නිතරම වැඩ කල්දමන්නා පසුබෑමට සූදානම්වේ.
59. නිතරම ගැලවෙන්න උත්තර සොයන්න එපා. ඔබේ ජීවිතය ආපස්සට යයි.
60. ධනවත්බව ලබා දෙන්නේ සිතිවිලිය.
61. කරන දෙයක් වේගයෙන් කළ යුතුය.
62. පරක්කුවන්නේ හොඳමදේ දෙන්නයි.
63. ඕනෑම දෙයක් සුභවාදීව සිතා සුභවාදීව කටයුතු කරන්න.

64. සුන්දරදේ පමණක් සිතේ රඳවාගන්න.
65. ඕනෑම දෙයක් කරන්නට තමාට පුළුවන.
66. නොදන්නාකමින් හෝ මිත්‍යාවෙන් ඔබේ හැකියාවන් වසාගෙන ඇත.
67. මිනිසා වෙනුවෙන් කිසියම් දෙයක් කිරීමට ඔබ පටන්ගෙන නොමැති නම් තාම ඔබ ජීවත් වීමට පටන්ගෙන නොමැත. මේ දැන්ම ජීවත් වීමට පටන් ගන්න.
68. වැඩ වරදින්තේ ඔබව පස්සට දැමීමට නොවේ. ඔබට අත්දැකීම් ලබාදීමටය.
69. ජීවිතයේ විශාලම පරාජය කිසිවක් ආරම්භ නොකිරීමය.
70. වෑයම් කිරීම අත්හැරීම යනු පරාජය භාරගැනීමයි.
71. බෝරු වෝදනා නගද්දී උත්තර බඳින්න එපා. නොසැලී සිනාසී සිටින්න.
72. වැඩ පමාකර උත්තර බඳින්න එපා.

73. අවස්ථාවක් උදාවනතුරු ඉන්න එපා.  
අවස්ථාවක් සොයා ගන්න.
74. තමාට අභියෝග කරන්නා නිධානයක් පෙන්වා  
දෙන්නෙකි.
75. වාහනයේ ගමන් කරද්දී අවශ්‍ය නම් පමණක්  
නිදා ගන්න.
76. අරමුණකට ළඟාවීමට ඇති ආකාර 10 ක් ගැන  
සිතන්න. ඉන් එකක් හරියටම හරිය.
77. දත් මදිමින් ඇවිදින්න එපා.
78. තව කෙනෙකු ඉදිරියේ බඩ අතගාන්න එපා.
79. ප්‍රසිද්ධියේ ඔළුව කසන්න එපා.
80. කාපු බීපුදේ කියන්න එපා.
81. ඔබට කළහැකි කාර්යයන් කොළයක ලියන්න.  
ඉන් පසු කැමැත්ත අනුව පිළිවෙලකට ලියන්න.  
හොඳම හැකියාවෙන් ප්‍රයෝජනය ගන්න.
82. හමේ පාටින් මිනිසුන් තෝරන්න බැහැ.

83. අඩු පාඩු සකසා ගැනීමට වැයම් කරන්න. ජය නියතයි.
84. නිතර ගිමන් හැරීමෙන් අරමුණ ප්‍රමාදවේ.
85. මැරීගෙන වැඩ කරන්න එපා.
86. මැරීගෙන වැඩ කරන අය ප්‍රධානීන් විසින් පන්නා දමනු ලබයි.
87. මැරීගෙන වැඩ කරනු ලබන අයගේ ඵලදායිතාවය 0 යි.
88. ඉවත බලාගෙන කතා කරන්නේ සිත නොසන්සුන් අයෙකි.
89. මෙහෙකරුට කියා තේ පිළිගන්වන්න එපා.
90. ඇනුම්පද කීමෙන් වලකින්න.
91. ඔබට ඇනුම්පද කියයි නම් ඔබ ජයග්‍රහණය කර ඇති බව අමතක කරන්න එපා.
92. නායකයෙකු නැති තැන කතාව වැඩිය. වැඩ අඩුය.

93. බොහෝ දක්ෂකම් ඇති අය ඇසුරු කරන්න.
94. උගතුන්, බුද්ධිමතුන්, නායකයන් ගැන අධ්‍යයනය කරමින් ඇසුරු කරන්න.
95. අන් අය නිසා නිවැරදි තීරණ වෙනස් නොකරන්න.
96. අන් අයට ඇඟිල්ල දික් කිරීමෙන් වලකින්න.
97. ප්‍රධානීන් ගැන විවේචනය නොකරන්න.
98. සියල්ලන් අගය කළ යුතුවේ.
99. දිනපතා යමක් ඉගෙන ගන්න.
100. සමාජයෙන් පලිගැනීම යනු තමාගෙන් පලිගැනීමය.
101. වැඩකරන දින බුද්ධියෙන් බලා සිටින්න.
102. ඕනෑකමක් නැති අය විවාහ නොවේ. ඔවුන්ට කිසිවක් කළ නොහැකි වන්නේ ඕනෑකමක් නැති නිසාය.
103. නැති බැරිකම් කියන්න එපා.



104. විවාහ නොවීම අස්වාභාවිකය.
105. ඔබට අවශ්‍යදේ කිසිවෙකු බන්දේසියක තබා පිළිගන්වන්නේ නැත.
106. අවශ්‍යදේ දැන් ඕනෑකමින් ළඟාකරගත යුතුය.
107. බලා සිටීමෙන් කිසිවක් ළඟා නොවේ.
108. වැල්වටාරම් නැතිව කෙලින්ම කියන්න.
109. නිතර පුවත්පත්, ප්‍රවෘත්ති බැලීමෙන් ඔබේ ගමනට බාධා ඇති කරයි.
110. බලා සිටීම යනු තමාම පණපිටින් වළලා ගැනීමකි.
111. නොදැන සොහොනේ සිටිය හැකිය. දැනගත් විගස බිය ඇතිවේ.
112. යකුන් කියා කොටසක් නැතිබව දැන ගැනීම ජයග්‍රහනයකි.
113. වාහනයේ ගමන් කරන විට කිසිවක් විසි නොකරන්න.

114. කැඹිලි ගෙඩියේ මිල අහන්න එපා.
115. බෙදාගත් සියල්ල අනුභව කරන්න.
116. විවිධ අය ඇසුරු කරන්න. ප්‍රමාණය නොඉක්මවා.
117. වදමල් පූජා කරන්න ගන්නේ නැහැ.
118. කරනදේ දැනගෙන කරන්න.
119. හැමෝටම බෙහෙත් දෙන්න එපා.
120. අසුභවාදී අය සමග ආහාර ගැනීමෙන් වලකින්න.
121. ශරීර ශක්තිය තිබුණාට පමණක් ප්‍රමාණවත් නොවේ.
122. ඉදිරිපත්වීමත් ජයග්‍රහනයකි.
123. කිකිලියෙකු නොවී ගිජු ලිහිණියෙකු වන්න.
124. හැම හිනයක්ම හිනයක් නොවේ.
125. සිතිවිලි වෙනස්වුවත් හැඟීම් වෙනස් වන්නේ නැත.

126. ගත තිබුණාට හිස කෝ.
127. ජයග්‍රහනය රදා පවතින්නේ වාසනාව මත නම් පුහුණුවීම් අවශ්‍ය නැත.
128. දැඩි විශ්වාසයකින් කරන දේ ඉක්මණින් හරියාවී.
129. ඉරිසියාව, ක්‍රෝධය, පළිගැනීම් ඇතිව ගමනක් යා නොහැක.
130. එකම තැන සිටින්නේ ඉරිසියාව, ක්‍රෝධය, පළිගැනීම් ඇති අයවලුන්ය.
131. සතුටින් සිටීමෙන් ධන සිතුවිලි පහලවීමෙන් සුභ ඵල ඉක්මන් කරයි.
132. තම මනස අවදිකර ගතයුත්තේ තමාමය.
133. බොහෝ අයගේ මනස අවදිවන්නේ දරුණු විපතක් සිදුවූ විටය.
134. අද කළ වැඩ ගැන නින්දට පෙර සිතන්න.
135. අද කළ යුතු වැඩ ගැන අවදිවූ විගස සිතන්න.

136. ඔබට ස්තූති කළ විට ප්‍රතික්ෂේප නොකරන්න.
137. කැමැත්තෙන් දෙන දේවල් නොගෙන ඉන්න එපා.
138. ඕනෑම කාර්යයකට ගතවූ කාලය ගැන සිතන්න. එය වැඩි බව සිතේ.
139. කතාවක් විනාඩි 30 කට වඩා දික්කරන්න එපා.
140. අතට අත දීමේදී පුටුවෙන් නැගිට අතට අත දෙන්න.
141. බීම වීදුරුවේ කිසිවක් ඉතිරි කරන්න එපා.
142. වැසිකිළි ගොස් ආපසු හැරී බලන්න.
143. ප්‍රධානීන්ට උපදෙස් දෙන්න එපා.
144. ප්‍රධානීන්ට යෝජනා ඉදිරිපත් කරන්න.
145. ප්‍රධානියා කීදේ අවසන්වූ පසු ඔබේ යෝජනාව ඉදිරිපත් කරන්න.
146. ප්‍රධානියාගේ මේසයේ ඇතිදෑ කියවීමෙන් වලකින්න.

147. ප්‍රධානියාගෙන් පැන්, කඩදාසි ඉල්ලන්න එපා.
148. කාර්යය බහුල නම් ප්‍රධානියා අසලට යෑමෙන් වලකින්න.
149. හරි හෝ වැරදි, ප්‍රධානියාගේ අදහසට ගරු කරන්න.
150. හොඳ යහළුවන් අැත් කරගන්න එපා.
151. කරදරයක්වූ අවස්ථාවකදී යහළුවන් හඳුනාගත හැකිය.
152. පළමුව ඔබට සෙත් පතන්න.
153. වාද කිරීමෙන් අරමුණට ළඟාවීම බාධා කරයි.
154. ගුරුවරයා දුටුතැන කතා කරන්න. ජයග්‍රහණ පවසන්න.
155. හැමෝටම ජයග්‍රහණය කියන්න එපා.
156. කලාතුරකින් හමුවූ මිතුරාට තමාගේ විස්තර කියන්න ඉක්මන් නොවී ඔහුගේ විස්තර අහන්න.
157. කාන්තාවන්ට විහිළු කිරීම පරිස්සමෙන්.

158. හිස්කරගත් තරමට පුරවාගත හැකිය.
159. ප්‍රතික්ෂේප කරනදේ ළඟා නොවේ.
160. ජයග්‍රහණවලදී වැඩිපුරම සතුටුවන්නේ අම්මාය.
161. ජයග්‍රහණ ගැන ප්‍රථමයෙන් අම්මාට කියන්න.
162. අම්මාගේ නැවත ඉපදීම ඔබයි.
163. සතියකට වතාවක් ගෙදර සියළුදෙනා සමග සුභද සංවාදයක යෙදෙන්න.
164. මානසික දුබලතාවයෙන් පෙළෙන අය ඇසුරු නොකරන්න.
165. වාහනය නවතා යතුර කරකවමින් පාරේ යන්න එපා.
166. මළ කන්න හරින්න එපා. නිතරම තෙල් දමා පිරිසිදු කර තබාගන්න.
167. දිලිසෙන දේවල් ගැනීමේදී දෙවරක් සිතන්න.
168. මළ කෑමට ඉඩ ඇති භාණ්ඩ මිලට ගැනීම, ළඟ තබා ගැනීම ප්‍රවේශමෙන්. ඔබේ මනසත් මළ කෑමට ඉඩ ඇත.

169. නැවුම් සිනාවකින් මුඛ සරසාගන්න.
170. මළ කනතුරු ඉන්න එපා.
171. එකට බීමට යාම අවදානම්.
172. උමතු පුද්ගලයන්ට විහිළු නොකරන්න.
173. පිස්සු බල්ලාට ගහන්න එපා.
174. උත්සාහයෙන් තොර ජයක් නොමැත.
175. ඕනෑම දුකක් කරදරයක් ආවිට නොසැලී සිටීමෙන් ඔබ නායකයෙකුවේ.
176. ඡායාරූපයේ නිර්මාතෘ යුධහමුදා නිලධාරියෙකි.
177. විදුලිබලයෙන් ක්‍රියාකරන මෝටර් රථය සොයා ගත්තේ ලිපිකරුවෙකි.
178. යතුරු ලියනය නිපදවූයේ ගොවියෙකි.
179. නිතරම ඔබට අසුභවාදී සිතිවිලි පහලවේ නම්, මරණයද ඉක්මන්වේ.
180. සොබාදහමේ විශිෂ්ඨතම නිර්මාණය ඔබට අයිති නැත. එයට ගරහන්න එපා.

181. උනන්දුව, උත්සාහය, උද්යෝගය, ආත්ම විශ්වාසය ඔබ තුළ ඇතිනම් ඔබ දැනටමත් ධනවත් අයෙකි.
182. පළමුව ඔබ සිතින් ධනවත් වන්න.
183. උද්යෝගය ඇති විට ධන සිතිවිලි පහලවේ.
184. යාවකයෙකු නොවන්න. දානපතියකු වන්න.
185. නිතරම දුකගැන කියමින් අදෝනා නගන අයගෙන් ඇත්වන්න.
186. අනවශ්‍ය සිතිවිලි පැමිණි විට ඒවාට පණ දෙන්න එපා. සැනෙන් හොඳ ධනවත් සිතිවිල්ලකට යොමු වන්න.
187. හැකි සෑම අවස්ථාවකදීම පිරිසිදු ජලය පානය කරන්න.
188. වසරකට ඔබේ එක් පැතුමක් හෝ ඉටුකර ගැනීමට නොහැකි නම්, ඔබ වයසට පමණක් යන්නෙකි.
189. නිසිකලට විවාහ නොවීම සොබාදහමට පයින් ගැසීමකි.



190. සේවයක් නොකිරීම තම ජීවිතයට පයින් ගැසීමකි.
191. සියල්ල තිබියදී සතුටක් නැතිව සිටි නම් ඔබ මළ අයෙකි.
192. සතුට සොයා ගෙන යායුතු නැත. සතුට ඇත්තේ ඔබ ළඟය.
193. නිදිමතට, භාමතට, වෙරි මතට පයින් ගහන්න. ටේබරයය, වීරයය, ඕනෑකම වැළඳගන්න.
194. ආයතන ප්‍රධානීන්ට වැඩි වැටුපක් දෙනු ලබන්නේ දුෂ්කර අවස්ථාවලදී තීරණ ගැනීමටය.
195. තීරණ ඉක්මණින් ගත යුතුය. වැරදි හෝ නිවැරදි බව පසුව බැලිය යුතුය. වැරදි නම් එය නිවැරදි කරගත යුතුය.
196. නිතරම ඉක්මන් තීරණ ගැනීමට පුරුදු වීමෙන් නිවැරදි තීරණ ගැනීමට හුරුවේ.
197. තීරණ කල් දැම්මෙන් ඔබේ පෞරුෂත්වය අඩුවේ.
198. නිතරම මරණය ඉල්ලන අයගෙන් ඇත් විය යුතුය.

199. නිතරම අළුත් යමක් සොයන්න.
200. වැඩ පහසු කරන, අඩු වියදමක් යන අඩු කාලයකින් කළ හැකිදැ ගැන සොයන්න. ඔබට අළුත් යමක් හමුවේවී.
201. කිසිවක් කරන්න බැරි විට නිදා ගන්න.
202. සැවොම දිරිමත් කරන්න.
203. සැකයෙන් තොරව කතා කරන්න.
204. ප්‍රධානීන්, සේවකයන්, මෙහෙකරුවන් හෝ සතුරන් ධනවත් වන විට සතුටුවන්න.
205. ඉරිසියාව යනු තමාට නැති දෙයට ඇළුම් කිරීමයි.
206. නිතරම ආසිරි ගන්වන්න. එයින් ඔබට ආසිරි ලැබේ.
207. තරහා යෑම යනු තමා කැමැති දෙය සිදු නොවීමයි.
208. ධනවත් වීමට නම් ගුණයහපත් කමින් පිරිපුන් අය ඇසුරු කරන්න.

209. ධනවත් අයට ආසිරි ගැන්වීමෙන් ඔබ ධනවතෙකුවේ.
210. කෙනෙකු අගයකිරීමෙන් ගුණකීමෙන් ආසිරි ගැන්වීමෙන් ඔබේ ඉරිසියාව තුරන්ව යයි.
211. අත්පුඩි ගැසීමේදී හයියෙන් ගසන්න. නැතිනම් නිහඬව ඉන්න. හඬ නොමැතිව අත් සොලවන්න එපා. එයින් ඔබේ කුහකකම පිළිබිඹුවේ.
212. අතට අතදී ඔළුව සුළු වශයෙන් පහත් කිරීම තුළින් ඔබේ නිහතමානීකම පිළිබිඹුවේ.
213. අදාල නැති දෙයට ඇඟිලි ගසන්න එපා.
214. අනවශ්‍ය බිය ඔබේ ධන සිතිවිලි සිරකර තබාගනී.
215. ඔබේ ආශාව ධනවත් වීම නම් ධනවත් අයට ගැරහීම, අගෞරව කිරීම, බොරු චෝදනා නැගීම වහා නතර කරන්න.
216. අළුත් විදිහට සිතන විට අළුත් අදහස් පහලවේ.
217. බොරුකීම, කේලාමකීම, වංචා කිරීම, සොරකම

කිරීම ඔබ තුළ ඇතිනම් වහා ඉවත් කරන්න.  
නැතිනම් ඔබ සැමදා පරාජිතයි.

218. වාසනාව උදාවනතුරු බලානොඉන්න. යමක් පටන් ගන්න. අතේ දැනට ඇති මුදල ඇති. ඔබේ කාර්යය දැන්ම ආරම්භ කරන්න.

219. කෙනෙකුගේ කුලමළ ආදිය සෙවීම වහාම නතර කරන්න.

220. පරණ එදිරිවාදිකම් සිතීමෙන් ජීවිතය ආපස්සට යයි.

221. අනාගතයේදී වේයැයි සිතන විපත් උවදුරු මෙන්ම පාඩු ගැන සිතීමද ඔබ දිළිඳෙකු කරයි.

222. සැමටම ඉංජිනේරුවන්, දොස්තරවරුන් විය නොහැක. නමුත් කරන වෘත්තියෙන් ඉහළට ගොස් ජීවිතය සාර්ථක කරගත හැකිය.

223. අඩු මිලට භාණ්ඩ ගැනීම ගැන සැලකිලිමත්වන්න.

224. අනුන්ගේ රත්වූ කබලේ රොටි පුළුස්සන්න එපා.

225. අත දිග මදිනම් රිටක් ගන්න. රිට දිග නැතිනම් උසකට නගින්න. ඒත් බැරිනම් ගස කපන්න.

226. ඉරුණු යට ඇඳුම් අඳින්න එපා.
227. ඉල්ලන හැමදෙයම දෙන්න එපා.
228. දෙන්න ඉස්සර වෙන්න එපා. ගෙවන්න ඉස්සර වෙන්න.
229. සමච්චලයට සිනහවන්න එපා. ඒ සිනහවන්නේ ඔබටමයි.
230. පිළිතුරුදීමට හඳිසිවන්න එපා සෑම දෙයකටම පිළිතුරු දෙන්න ඔබ බැඳී නැත.
231. නිහඬතාවය බොහෝදේ කියාපායි.
232. ජයග්‍රහනයට මුල දැරූ වෑයමයි. දැරූ වෑයමෙන් තොර ජයක් නැත.
233. ඕනෑකම තියේනම් ඕනෑමදෙයක් කළ හැකිය.
234. කෙනෙකුට සලකන ප්‍රමාණයට ඔබටද සැලකුම් ලැබේ.
235. මිත්‍යා විශ්වාස අත්හල සැනින් ඔබ ධනවතෙකු වීමට පටන් ගනී.

236. වැඩ කල්දැම්මෙන් ධෛර්යය, වීර්යය, ආත්ම ශක්තිය හීනවේ.
237. කලකිරීමෙන් සිටීම නිදන්ගත රෝගයකට මූල පුරයි.
238. ධනයෙන් ප්‍රයෝජනයක් ගත යුතුය. තත්භාව අධික නම් ධනයෙන් ප්‍රයෝජන ගත නොහැක.
239. අලසකම, වැඩ කල් දැම්ම, නිදිමත, වැරදීම් සිදුවන්නේ අසුභවාදී සිතිවිල්ලෙන් නිතර සිටින අයහටය.
240. පරාජිත අයෙකු පෙන්නුම් කරන්නේ මුහුණින්ය.
241. දෙපැත්ත කැපෙන පිහි පාවිච්චි කරන්න එපා.
242. ධනයට හා පොහොසත් අයට ගැරහීමෙන් ධනය ඔබෙන් ඇත්වේ.
243. කටින් එපා කියමින් හිතින් ඉල්ලුවාට පලක් නැත.
244. ප්‍රතික්ෂේප කරන දේ ඉවත්වේ.
245. ඉල්ලනදේ ලැබේ.

246. මත් පැන්, සිගරට් භාවිතා කිරීම නිසා ඔබේ ආශාවන් තුරන්වේ.
247. කෝපය, ක්‍රෝධය, ඉරිසියාව, අනුන් මූලාකිරීම, බොරුකීම, ඔබේ ආයුෂ හීන කරයි. ඔබේ පෞරුෂත්වය අඩු කරයි.
248. අසුභවාදීව සිතන්නන්ගෙන් ඇත් වන්න.
249. අනුන්ගේ දොස් කියන්නන්ගෙන් ප්‍රමේසම් වන්න.
250. ලස්සනට ඇඳ කණ්ණාඩියෙන් හැඩ බලන්න.
251. සිනිඳු නොවී රළු වන්න.
252. හු මිටි නොතිසා අහන්න එපා.
253. සතුට රඳවාගන්න. දුක පලවා හරින්න.
254. කෑම කෑ කඩේ වැසිකිළි යාම බලාගෙන.
255. කෑම කනවා නම් කුස්සිය බලන්න එපා.
256. බිරිඳව සුරතල් කරන්න අමතක කරන්න එපා.

257. බේරිඳගේ එක හාද්දකින් ලොවක් ජයගත හැකිය.
258. කෙනෙකු ඔබට රවයි නම් ඔබ සිනහ වෙන්න.
259. වේලාව බලමින් වැඩ කරන්න එපා.
260. දිනකට වතාවක්වත් ඔබට සැලකූ අය මෙනෙහි කරන්න.
261. සින්දු කියන්න බැරිනම් ජාතික ගීයවත් පුරුදුවන්න.
262. ඔහේ ඉන්නවා, නිකන් ඉන්නවා, යන වචනය කියන්න එපා.
263. දිනකට එක්වරක්වත් වළලු දැමූ අතකින් පිසූ කෑම කන්න.
264. තනිවූ විගස අළුත් දෙයක් සිතන්න.
265. නිවස තුළ නයි, ගැරඩි, උකුසු පිළිරූ රඳා නොතබන්න.
266. වදුරාගේ අල්ලෙන් වාසනා රේඛාව පිහිටා ඇත.
267. ඇගට වෙහෙස නම් හොඳට නිදා ගන්න.



268. සියළු ණය පියවන්නට නොහැකිනම්, පියවන බව ඔහුට කියන්න.
269. වටිනා බඩු අන්අයට දෙන්න එපා.
270. තමා නොදෙන දේවල් අන් අයගෙන් ඉල්ලන්න එපා.
271. සන්නද්ද නැතිනම් පසුබහින්න.
272. හොඳමදේ කලින්ම කන්න.
273. පාඩු වන්නේ ඔබේ වරදින්මයි.
274. ගන්නදේ ඉස්තරම්මදේ ගන්න.
275. ගෙදරට එන අයට රෙදි වැල් පෙනෙන්න කියන්න එපා.
276. පිරිසිදු කරන උපකරණ : කොසු ඉදල් ආදිය පිට අයට පෙනෙන්න කියන්න එපා.
277. කසල බඳුන් වේලාවට ඉවත් කරන්න.
278. පළමුව ඔළුවේ කුණු සෝදා හරින්න.

279. එකවර පනින්න එපා.
280. කාලය යනු ඔබේ ජීවිතයයි. කාලය වටින්නේ ඔබ ජීවතුවන් අතර සිටිනතුරු පමණි. කාලය අනන්තයක් එහෙත් එය ඔබට වැඩක් නැත.
281. කෑමට පෙර පිගාන ගැන බලන්න.
282. සැමටම මෙම ත්‍රි කළත් අසල්වැසියාට මෙම ත්‍රි නොකිරීමෙන් ඔබ දිළිඳෙකුවේ.
283. අළුත් සිතුවිලි පහළ වන්නේ වැසිකිළියේදීය.
284. කට ඇර අන්අයට පේන්න ඇනුම් අරින්න එපා.
285. ටැප් එක වහන්න අමතක කරන්න එපා.
286. හඳුනාගත නොහැකි රෝග රාශියකට මුළු ඉරිසියාව, වෛරය, කුඩුකේඩුකම් හා අනුන් කෙටවීමය.
287. පණ නල නළයකි.
288. නැගීටීමෙන් පසු පුටුව සකස් කරන්න.
289. වැඩිපුර කන්නේ කන් වලින්.

290. ඔබ අන් අයට ගරු කරන්න. නින්දා නොකරන්න. වදේ නොගසන්න.
291. මිත්‍යා, අසුභවාදී කතා කරන තැන්වල ඉන්න එපා.
292. අනුන්ට සේවය කරන්න පටන්ගත් සැනින් සෘණ සිතුවිලි ගලා ඒම නවති.
293. ඒකාකාරී ජීවිතයක් ගත කරයි නම් ඔබ අසුභවාදියෙකි.
294. අගේ කළ යුතු තැන නිහඬව සිටීම කුහක කමකි.
295. ඔබට හැකි තරම් ඉහළින් ජීවත්වීමෙන් සතුට, සාමය, ධනය ලැබේ.
296. ජීවිතයකට එක් වරක් ගුවනින්, මුහුදින් යන්න.
297. දෙවෙනියට හදන ගෙය අංග සම්පූර්ණව හදන්න.
298. කොණ්ඩය නැතිනම් පනාවක් ගන්න.
299. අපි ගරහන ඕනෑම දෙයක් අපෙන් තුරන්වේ.

300. තම ළමයි හෝ පවුලේ උදවිය අන් අය සමග සංසන්දනය නොකරන්න.
301. මිත්‍යා මතවල එල්බ සිටින අය වෙනස් කරන්න යන්න එපා.
302. සැලසුමකට අනුව කටයුතු නොකිරීමෙන් තමා රුකඩයක් බවට පත්වේ.
303. ඔබ නැටවිය නොහැකි පුද්ගලයෙකු විය යුතුය.
304. රුකඩයක් සේ වැඩ කළ විට සෑම තැනකදීම එසේ කිරීමට සිදුවේ.
305. නැවත නැවත හිතට වහල් නොවී නිවහල් වන්න.
306. ඇස් වලින් දකින සෑම දෙයකටම මූලා වීමට හෝ වහල් වීමට අවශ්‍ය නැත.
307. අවශ්‍ය පරිදි තීරණ/ තීන්දු වෙනස් කිරීමටද හැකියාව ඇති කර ගත යුතුය.
308. මොලයෙන් වැඩ නොගන්නා විට අක්‍රිය තත්ත්වයට පත්වේ.

309. සෑම දෙයක් ගැනම අළුත් විදියට සිතන්න  
නැත්නම් මොළය ඒකාකාරී වේ.
310. කාලයක් නතර කළ එන්ජිමක් පණ ගැන්වීම  
අසීරුය. ඔබේ මොළයත් එසේය.
311. නිතර අතීතය ගැන සිතීමෙන්ද මොළය අක්‍රිය  
තත්ත්වයට පත්වේ.
312. දැනුම/ සොයා ගැනීම්/ අළුත්දේ, භාවිතා කළ  
යුතු අතර, නැතිනම් ඉන් පලක් නැත.
313. ජයග්‍රහණ/ කළ හොඳවැඩ/ හැකියාවන්/  
දක්‍ෂතාවයන් සොයා ගැනීම් ගැන නිතර  
මෙනෙහි කිරීම තුළින් මනස අවදිවේ.
314. අප කළ වැරදි අඩුපාඩු ගැන නිතර සිතීමෙන්  
ජීවිතය ආපස්සට යයි.
315. තමා තමාව පහත් කොට සැලකීම හෝ එසේ  
සිතීම තමාවිසින්ම තමාව වලදා ගැනීමකි.
316. බිය ඇත්තේ ඔබේ සිතේය.
317. ඔබට අභියෝග පැමිණි විට අදාෂ්‍යමාන  
බලවේග වලට හසු නොවී අභියෝග ජය ගැනීම  
සඳහා කටයුතු කිරීම කළ යුතුවේ.

318. අනුකම්පා කරන්නන්ගෙන් ප්‍රමේසම් වන්න.
319. ප්‍රසිද්ධියේ කෙළ ගසන්න එපා.
320. නිතරම බියෙන් සිටීමෙන් ස්නායු දුබලතා ඇතිවේ.
321. ඔබ ඔබ ගැන සිතාගෙන සිටිනවාට වඩා ඔබ වටිනාකමෙන් වැඩිය.
322. හිස් කොල වලට අත්සන් තබන්න එපා.
323. වැදගත් ලියකියවිලි වලට අත්සන් තැබීමට ඉක්මන් වෙන්න එපා.
324. දියණු වීමට අවස්ථාවක් ලැබුණු විට එය මගහරින්නේ ආත්ම විශ්වාසයක් නොමැති අයෙකි.
325. මනසේ කෞතුකාගාර සාදාගන්න එපා.
326. පෞද්ගලික කෞතුකාගාර තනන්නේ නැත.
327. නොපෙනෙන බලවේග හදි භූතියම් යනු තමාගේ සන්නානයේ හිරවී ඇති මානසික සෘණ වේගයන්වේ.

328. සම්ප්‍රධාය, සංස්කෘතිය රකිනවා යැයි කියාගෙන බොහෝ දේ පටන් නොගෙන ජීවිතය ආපස්සට රැගෙන යාම නොකළ යුතුය.
329. ඔබේ මොළයත් බැංකුවක් වැනිය තැන්පත් කරන දේ පොළියත් සමග නැවත ලබාදේ.
330. සුභවාදීදේ පමණක් ධාරණය කර ගන්න.
331. සතුවින් සිටීම කල් දැමීම නොකළ යුතුය. සතුවූ විය යුත්තේ මේ දැන්ය. සතුව කල් දැමීමෙන් පැතූම් ඉටු වීමද කල් යැවේ.
332. සියල්ල ඉටුවූ විට සතුවින් සිටීමට සිතන අයට කිසිදා සතුව ලඟා නොවේ.
333. පළමුව අමාරුම දේ කරන්න.
334. බණ කීමත්/ බණ ඇසීමත් ඒවා ප්‍රායෝගිකව භාවිතා නොකරයි නම් වැඩක් නැත.
335. අසාධාරණයෙන් හා අයුක්ති සහගතව උසස්වීම් ලබා ගැනීමෙන් තම පෞරුෂත්වය බාලවේ. නිලයෙන් හෝ බලයෙන් උසස් වූ පලියට ඔහුගේ අකටයුතු කිසිවෙක් පිළිනොගනී.

336. නිලයෙන්, ධනයෙන් උසස් අය මිනිසුන් තලා පෙළයි නම්, කුඩුකේඩු කම් කරයි නම්, කේලම් අසා වැඩ කරයි නම්, ඔහුට ඇත්තේ දුර්වල පෞරුෂයකි.
337. ජීවිතය සාර්ථක කර ගැනීමට යහපත් උසස් පෞරුෂයක් ඇති කර ගත යුතුය.
338. ජීවිතය සාර්ථක කර ගැනීමට වචන හැසිරවීමට දැන ගැනීම ඉතාම වැදගත්ය.
339. ඔබ කිලිටි, ස්ත්‍රික්ක නොකරන ලද, ඉරුණු හෝ කඩමළු ඇඳුම් ඇඳගැනීමෙන් දුර්වල පෞරුෂයක් ඇති බව කියා පායි.
340. හොඳින් පිරිසිදු කළ ඇඳුම් පැලඳුම් ඇඳීමෙන් මානසික ශක්තිය වර්ධනය කරගත හැකිය.
341. සෑම දිනකම ඔබ ගෙදරින් පිටවෙන්නේ සම්මුඛ පරීක්ෂණයකට යැයි සිතා කටයුතු කරන්න.
342. නිතරම උද්යෝගයෙන් කතා කරමින් උද්යෝගයෙන් සවන් දෙන්න.
343. කරන සෑම දෙයක්ම ලොකු මිනෑකමකින් කරන්න.



344. තමාට වැඩ වැඩියැයි කියන්නේ දුබලයෝය.
345. අන් අයට සවන්දේ නම් ඔබටද ඔවුන් සවන්දේ.
346. ආත්ම විශ්වාසය ඇති කර ගැනීමට පරිණත බුද්ධියක් අවශ්‍යයවේ.
347. නිර්භීත කම යනු බිය නැති කර ගැනීමයි.
348. බඩ පිරෙන්න කෑම කන්න එපා. එයින් ඔබේ පෞරුෂය දුබලවේ.
349. එලක්නැති කතා කීමෙන් වලකින්නා සේම ඇසීමෙන්ද වලකින්න.
350. අවශ්‍ය තැනකදී හිස පහත් කිරීමෙන් අන් අයට වඩා තම හිස කෙලින් තබාගත හැකිය.
351. හිස පහත් කරන්නේ ආචාර කිරීමටය.
352. තමාගේ වැරදි පුරුදු තමාව නටවයි. බලාගෙන.
353. හරිදේ හරි නිසා කරන්න පටන් ගන්න මේ දැන්ම.
354. උත්සාහය අතහරින්නේ අඩු පෞරුෂත්වයක් ඇති අයෙකි.

- 355. ක්‍රම හා උපක්‍රම සොයා ගෙන වැඩ කළ යුතුය.
- 356. තම පරිසරය විසින් තමාව නිර්මාණය කරයි.
- 357. කරන්නන් වාලේ වැඩ කරන්න එපා.
- 358. සැමට හදවතින් ආසිරි ගන්වන්න.
- 359. තමා ගැන තමාට කිසිම විශ්වාසයක් නොමැති නම් දැනටමත් තමා මිය ගොස් ඇති බව දැනගත යුතුය.
- 360. ඕනෑම වැඩක් නිමකර ලබන සතුව විඳීමෙන් සතුව වැඩි වැඩියෙන් විඳීමට නිරායාසයෙන් පෙළඹේ.
- 361. අනවශ්‍ය ලෙස කට ඉස්සර කර ගැනීම ප්‍රවේශමෙන්.
- 362. සිතේ දැවෙන ප්‍රශ්නයක් ඇති විට ඉක්මණින් කෝපවේ.
- 363. ආත්ම විශ්වාසයක් නැති අයට කිසිවක් කරගත නොහැක.
- 364. නිතරම මට පුළුවන් යැයි සිතමින් කටයුතු කරන්න.

365. නිතරම මට කළ හැකි බව සිතන්න.
366. කල්ලි ගැසීමට පටන් ගත් විගස තමාගේ දියුණුව නවති.
367. රැග් එක දෙන්නේ ඉරිසියාවෙන් පෙළෙන උන්මත්තකයන් විසිනි.
368. කල්ලියෙන් ඉවත්වූ සැනින් දියුණුවීම ආරම්භවේ.
369. ආත්ම විශ්වාසය යනු තමා තුළ ඇති සුවිශේෂී බලශක්තියයි.
370. වැරදීමකදී, ලිස්සා වැටීමකදී සිනාසීම, සමච්චල් කිරීම හෝ භාසාරට බඳුන් කිරීම පහත් ක්‍රියාවකි
371. වෙනස් වන ලෝකයේ සෑම දෙයක්ම වෙනස් වන බව සහ අස්තීර බව දැනගෙන සිටීම වැදගත් වේ.
372. සහජීවනයෙන් කටයුතු කිරීම තුළින් ඔබ නිරායාසයෙන්ම නායකයෙකු බවට පත්වේ.
373. මිනිසාට දුක දැනෙන්නේ අති සන්වේදී පුද්ගලයෙක් නිසාය.

374. බොහෝ දේ අපට අසාධාරණ ලෙස පෙනුනත්  
ලෝක පැවැත්මට එය එසේ සිදුවිය යුතුමය.
375. ලද දෙයින් සතුටු වීමට පුරුදු පුහුණු වීම මිනිස්  
සංහතියේ පැවැත්මට උපකාරී වේ.
376. ඉල්ලුමට සරිලන දෙයක් නිපදවීමට උත්සහ  
ගන්න.
377. නින්ද සඳහා වැඩිකාලයක් ගැනීමෙන් ජීවිතය  
මන්දගාමී වේ.
378. මිනිසාගේ පසිඳුරන්ට ග්‍රහනය වන සෑම දේම  
මිනිසාට නිර්මාණය කල හැකිය.
379. ප්‍රතිචාර දැක්වීම ඉතා වැදගත් වුවත් එය අවශ්‍ය  
වේලාවෙදී පමණක් කළ යුතුය.
380. සාර්ථක වීමට උත්සහ දරන්නන්ට සතුරන්  
නොමැත. කෙනෙක්ට නොවැටී සිටීමට බැරිනම්  
සාර්ථක වීමටද බැරිය. මේ දැන්ම සතුරන්  
මිතුරන් සේ සලකන්න. ඔබව දිරිමත්කරවන්නේ  
අභ්‍යාස ලබා දෙන්නේ සතුරන්ය. ඒ නිසා ඔවුන්  
ඔබේ මිතුරන්ය.
381. ඔබ කරන සියලු කටයුතු වල සර්ව බලධාරියා  
ඔබය.

382. නිතරම අව්‍යාජ සිනාවකින් මුළු සරසා ගන්න.
383. ඔබට උසස් සිතක් හා නිරෝගි සිරුරක් ඇති බව මතකයේ තබා ගන්න.
384. සෑම පරාජයක්ම වෙස් වලාගෙන එන ආසිරි ගැන්වීමකි.
385. සෑම අයෙක් තුළම එක් හොඳ ක්‍රියාවක් හෝ ඇත.
386. අනුකම්පාව ලබන්නට කටයුතු කරන්න එපා. අනුකම්පා කරන අයගෙන් ඇත් වෙන්න.
387. එක් දොරක් වැසෙන විට තව දොරක් විවෘත වේ.
388. තමන්ගේ අවස්ථාව තමන්ම උදාකර ගත යුතුය.
389. ඔබගේ දියුණුවට අවශ්‍ය ක්‍රමය හෝ මාර්ගය ඇත්තේ ඔබ අසලමය.
390. ප්‍රියමනාප අයුරින් කටයුතු කිරීම සාර්ථකත්වයේ ආරම්භයයි. තමා ආදරය කරන කරුණාව දක්වන පුද්ගලයන් තමන්ටම සමීපවේ.
391. ආදරය, කරුණාව නැති තැන විස්වාසයද නැත.

392. නිහතමානි කම උතුම්බව කියාපායි.
393. අන් අය විවේචනය කිරීමෙන් හා ඔවුන්ගේ මතිමතාන්තර වලට එරෙහි වීමෙන් වලකින්න.
394. එකම වැරද්ද නිතර නිතර සිදුවෙනම් එයට හේතුව එය මීට පෙර ඔබ හොඳින් දැක නොතිබීමයි. එසේනම් වරද හොඳින් දකින්න.
395. අන් අයට වරද පටවා තමා නිවැරදි යැයි සිතීමට පුරුදු වුවහොත් ජීවිතය ආපස්සට යෑමට පටන් ගනී.
396. නිතරම ඉදිරියට යා යුතු අතර පස්සට යන විදියක් දැන ගත යුතුය.
397. සහයෝගය, ගමේ කම, හිතවත්කම පෙන්වීම, සඳහා අනුන් වෙනුවෙන් එකට අඬන්නේ පෞරුෂය දුබල අයයි.
398. දුබලකම් නැතිබැරිකම් ලෙඩ රෝග ගැන වර්ණනා කරමින් කතා කරන්න එපා.
399. අපි ඉන්නේ අපේ පාඩුවේ කියා කියන අයට නිතරම පාඩු සිදුවේ.

400. ප්‍රතිකාර ගැන සැක කිරීමෙන් රෝග සුව නොවේ.
401. සැකය යන චේතනාව තමාගේ කර්මයද වේ.
402. නිතරම සැකයෙන් සිටීමද තම ආයුෂ ටික ටික අඩු කරමින් නිදන් ගත රෝග ඇති කරයි.
403. සැක කළ දේ ගැන මනා අවබෝධයක් ලබා ගෙන සිත ධේරුමත් කරගත යුතුය.
404. සැකයක් ඇති වූ විට එය සිතින් ඉවත් කිරීමද සිතින් කුණු ඉවත් කිරීම හා සමානය.
405. ඔබ විශ්වාස කරන තරමට ඔබට ලැබේ.
406. හාහිර බලවේග වල පිහිට පැතීම මිනිස්කමට නිගරු කිරීමක් හා සමානය.
407. විශ්වාසය හා අවබෝධය තුළින් මිනිස් සංහතිය ගොඩනැගේ.
408. ණයකාරයා යනු ණය දුන් පුද්ගලයා නොව ණය ගත් පුද්ගලයාය.
409. කැපවෙන්න, ඇප වෙන්න කලින් දෙවරක් නොව සිය දහස් වාරයක් සිතන්න.

410. අප හමුවේ ඇත්තේ අමාරුදෙය මිස කරන්න බැරි දෙය නොවේ.
411. මිනිසාගේ පිරිහීමට සහ දුක් කරදර වලට හේතුව අවිද්‍යාවයි.
412. සාර්ථකත්වය තව කෙනෙකු හා සන්සන්දනාත්මකව මැන බැලිය නොහැක.
413. සාර්ථකත්වය මුලු ජීවිත කාලය පුරාවටම පැවතිය යුතු දෙයක් වන අතර මග නැවතිය නොහැකි දෙයකි.
414. තමන් සිතන පතන ආකාරයේ ප්‍රතිඵලය ලෙස සාර්ථකත්වය පෙන්වා දිය හැකි දෙයක්වන අතර එය අහඹු සිදුවීමක් නොවේ.
415. සතුව අඛණ්ඩව ජීවිතය පුරාවටම ඇත්නම් එතැන සාර්ථකත්වය ඇත.
416. පරාජය කියා දෙයක් නොමැතිබව තේරුම් ගැනීම සාර්ථකත්වයයි.
417. ඵලබ්‍රිත සෑම බාධාවක්ම දියුණුවට සාධකයක්වේ.



418. අසාර්ථක වීමද ජයග්‍රහණයකි.
419. සිත ශක්තිමත් නම් ගත ද ශක්තිමත් වේ.
420. අවශ්‍ය වන්නේ ගතේ ශක්තිය නොව සිතේ ශක්තියයි.
421. ධර්මයට, ලෝක නීතියට සොබා දහමට සහ හෘද සාක්ෂියට එකඟව කරන ඕනෑම කටයුත්තක් අති සාර්ථකත්වයට පත්වේ.
422. අබමල් රේනුවක් තරම් ප්‍රමාණයක් හෘද සාක්ෂියට එකඟව නැතිනම් එය නොකළ යුතුය.
423. වසන්තිරීමට නොහැකි එකම දෙය හෘද සාක්ෂියයි.
424. සෑම විටම අසාධාරණය ගැන සොයන්න, බලන්න, යෑමෙන් ඔබ අසාර්ථකත්වයට පත්වේ.
425. අපට අවශ්‍ය පුද්ගලයා තව කෙනෙකු තුළින් දැකිය නොහැක.
426. සියළුදෙනාම සාන්තුවරයන් වූවොත් ලෝකයේ පැවැත්මක් නැත.

427. බඩු මිල වැඩිවූ විට රජයට නොබැන මිලිස් පැලයක් හෝ සිටුවන්න.
428. අන් අයට තරහින් සිටිනවා කියා පෙන්වීමට සමහරු සිනහව යටපත් කරගනී. එසේ සිටීමෙන් දරුණු රෝගාබාධ ගෙන දීමට ඉවහල් වේ.
429. වෙනත් අයකු නිසා ඔබට තරහා එනවා යනු ඒ පුද්ගලයාට ඔබව නැටවිය හැකි බවය.
430. මනුෂ්‍යයකුගේ වටිනාකම දුෂ්කර දේ කිරීමෙන් වැඩිවේ.
431. ජීවිතයේ සුර්යාලෝකය සිනාසීමයි..
432. කෙනෙකු ඔබට ඊර්ශ්‍යයා කරන්නේ ඔබගේ කුමක් හෝ හොඳ ගුණයක්, වර්ධනයක් ඇති නිසාය.
433. ඉවසීම නිසා වැඩ කල් දැමීම නොකළ යුතුය, එවිට ඔබව තියා ලෝකය ඉදිරියට යනු ඇත.
434. අනුන්ගේ දියුණුව දැක සතුටු වීමෙන් තමාද දියුණුවට පත්වේ.

- 435. බිරිඳගෙ අඩුපාඩු ස්වාමියා විසින් හෝ ස්වාමියාගේ අඩුපාඩු බිරිඳ විසින් හෝ දරුවන් ඉදිරියේ කතා නොකළ යුතුය. එවිට දරුවන් විවාහයට බියක් ඇතිකරගනී.
- 436. පැරනිතන් බිය වූ විට වෘක්ෂ පර්වත අවිද්‍යාවේ සරණ ගියහ.
- 437. නිතරම බියෙන් සිටීමෙන් ශරීරයේ ඉන්ද්‍රියන් අප්‍රානික වේ.
- 438. බොරුවට ලැජ්ජා වීමද බියකි.
- 439. කෙනෙකු මැරෙන්න බිය නෑ කීම බියගුලු කමකි. රණවිරුවකු එසේ කීම හරවත් ගෞරවනීය ප්‍රකාශනයකි.
- 440. සිතේ බිය පලවා හැරීමෙන් බොහෝ විශ්මිත භාස්කම් කිරීමට හැකි බව ඔබ දන්නවාද?
- 441. යහපත් දෙයක් කිරීමට බිය විය යුතු නැත.
- 442. අයහපත් දේ සමාජ විරෝධී දේ කිරීමට බිය වීම සමාජයට කරන ගෞරවයකි.
- 443. සිත ශක්තිමත් කිරීමට සෑම විටම සිත සන්සුන්ව තබා ගැනීම ඉතා වැදගත්ය.

444. නිතර සැක කිරීමට පුරුදුවීමෙන් ඔබේ විවාහය කල්දමන්න සිදුවේ.
445. සැකය ප්‍රබල සෘණ සිතුවිල්ලකි.
446. සැකයෙන් ජීවත් වීම යනු මළ අයකු සේ ජීවත් වීම හා සමානයයි.
447. විමසිලිමත්කම එකකි. සැකය තවත් එකකි. මේ දෙක පටලවා ගන්න එපා.
448. සාර්ථක පුද්ගලයකු වටා සෑම තරාතිරමකම සෑම මට්ටමකම පුද්ගලයන් සහජීවනයෙන් කටයුතු කරයි.
449. සාර්ථක පුද්ගලයා සමාජ සම්මත අයුරින් සිත මෙහෙයවා දක්ෂව අනලස්ව කටයුතු කර වාසනාව උදාකරගනී. අසාර්ථක පුද්ගලයා එසේ නොකර අවාසනාව කියා පැත්තකට වී හුල්ලමින් හිඳියි.
450. ඕනෑම සුවඳකට සේම ගඳකටද ප්‍රතිචාර නොදක්වා සිටීමට පුරුදු විය යුතුය.
451. ඔබගේ ඕනෑ එපාකම් අන්අය නොදැන සිටිය යුතුය. දැන සිටීමෙන් ඔබව නැටවීමට ඒවා උපයෝගී කර ගැනීමට හැකියාව ඇත.

452. ඔබ අතින් සිදුවූ වැරදි අඩුපාඩු අන් අයට කීමෙන් වලකින්න, ඒවා නිතර මෙනෙහි නොකරන්න.
453. අන් අයගේ කියුම් කෙරුම් ඔබට වැදගත් නොවේ.
454. අනුන්ගේ ඇඳුම් පැලඳුම්, කොන්ඩා මෝස්තර සහ නොගැලපෙන ඉරියව් දැක නොදැක්කා සේ ඉන්න පුරුදු විය යුතුය. ඒවා කීමෙන් විවේචනය කිරීමෙන් අපට හෝ රටට පලක් නැත. ලේ කුපිත කරගත යුතුද නැත.
455. ඒකාකාරී බවින් මිදීමට කරන මෝස්තර ඔබ දැනගත යුතුය.
456. කිසිවෙකුත් පහත් කොට සැලකීම හෝ පිළිකුල් කිරීම නොකළ යුතුය. ඒ මන්දයත් ඔබ පිස්සෙකු නොවන නිසාය.
457. තම දරුවන් ඉදිරියේ පිට දරුවන් අගය කිරීම ප්‍රවේසමෙන්.
458. වැඩිපුර තර්ක ඉදිරිපත් කරන්නේ කිසිවක් කරගැනීමට නොහැකි වූ විටය.

459. සිත සිතා සිටින්නේ නැතුව ආරම්භ කරන්න.
460. වපුරන්නේ නැතිව අස්වැන්න නෙලීමට බැරිය.
461. ඔබ විවේචනය කරන සහ දොස් දකින පුද්ගලයන් ඔබෙන් ඇත්වේ.
462. සිත තුළ ඇති බර සැහැල්ලු කිරීමට පින් කරනු ලැබේ.
463. අපට ඕනෑ කරන සියල්ල අන්ධයන්ට හෝ බිරන්ට අවශ්‍ය නොවේ.
464. ගතානුගතික දරදඬු අදහස් දරන අයට හදවත් රෝග සෑදීමට ඇති ඉඩ වැඩිය.
465. සුදානම් වීම යනු ආරක්ෂා වීමයි.
466. නිතරම නීති කඩකිරීම රෝගාබාධ වලට ලක් කර ගැනීමට හේතුවේ.
467. ඕනෑම දෙයක ඇදයක් ඇත. එය හැඩයක් ලෙස සිතා කටයුතු කරන්න, ඇදය හැඩයක් ලෙස දැකීමෙන් ඔබ සරු සිතුවිලි පතුරුවා හරී.
468. සර්ව සුභවාදී විමෙන් සියල්ල ජයගත හැකිය.

469. තමාට අවශ්‍ය පරිදි අන් අය හැසිරවිය නොහැකිය. එසේ කිරීමට උත්සහ කිරීම තමා අසාර්ථක අයෙකු බව විදහා පායි.
470. ලෝකයේ පැවත්මට විවිධ වූ විශම වූ පුද්ගලයන් සිටිය යුතුය.
471. සිතන් නැතුව කිසිවක් කළ නොහැකිය.
472. අසාර්ථක වීමට හේතුව බුද්ධිය මෙහෙයවා කටයුතු නොකිරීමයි.
473. ස්තූති කිරීමට ප්‍රමාද නොවන්න.
474. අන් අය සමග තමන් සම කර නොබලන්න.
475. නින්දා අපහාස භාරගත යුතු නොමැත.
476. දුෂ්කරම පියවර සිත සකස් කර ගැනීමයි.
477. සැලසුම් බාගෙට හදන්න එපා, උපරිමයෙන් සැලසුම් කරන්න.
478. සෑම වැඩක්ම තමාගේ වැඩක් ලෙස කරන්න.
479. වැඩියෙන් වැඩකිරීමද සතුටට කරුණකි.

480. කිසිවකුහට උනන්දුවක් නොමැතිකමට සමාව දිය නොහැක.
481. මට පුළුවන් යැයි කියා පටන් ගන්නා සෑම දෙයක්ම පුළුවන්ය.
482. විශ්වාස නැත්තම් කිසිවක් කරන්න එපා.
483. ඔබ උපදෙස් ලබාගත යුත්තේ ඔබෙන්මය.
484. ඔබ ඔබෙන් ප්‍රවේසම් විය යුතුය.
485. ප්‍රසිද්ධ අයෙකු වන්න උත්සහ කරන්න එපා, ජනප්‍රිය අයෙකු වන්න උත්සහ කරන්න.
486. පටන් ගත් දෙය ස්ථිර අධිෂ්ඨානයකින් යුතුව පසුබෑමකින් තොරව උසස් මට්ටමින් කරන්න.
487. දරුවන් හැඩගැහෙන්නේ වැඩිහිටියන් ආදර්ශයට ගෙනය.
488. සතුවින් සිටීමට පරක්කු විය යුතු නැත, මේ දැන් සිටම සතුවින් සිටිය යුතු වේ.
489. නිවන-නිර්වාණය හෙවත් සත්‍යය අවබෝධ කරගත හැක්කේ පණ පිටින් සිටිය දීමය.



490. මියගිය කෙනෙකුට නිවන් සැප ලැබිය නොහැක.

491. සතුටින් සිටිය තරමට නුවණ පහළවේ, නුවණ පහළවීමෙන් සතුටු රඳවා ගැනීමට හැකිවේ.

492. අනුන් රිදවන හෝ පාඩු සිදුකරන ක්‍රම ගැන නොසිතා අනුනට උදව් කරන ක්‍රම ගැන සිතන්න.

493. ඕනෑම දෙයක් කිරීමට කැමති අයෙකුට රැකියා බහුලය.

494. තෝරාගත් රැකියාව පමණක් කරන්නේ හිතේ හයිය නැති අයයි.

495. ණයට දුන්දෙයින් සිතට සතුටක් ලැබිය නොහැක.

496. කය වෙහෙසට පත් කිරීමෙන් හෝ සිත වෙහෙසට පත් කිරීමෙන් සතුටක් ලබාගත නොහැක.

497. සතුටෙන් සිටීමෙන් බලාපොරොත්තු පැතුම්, අපේක්ෂා, ඉලක්ක ලඟාකරගැනීමට ඉතා පහසුය.

498. සතුටක් නැතුව සාර්ථකත්වයක් නැත, සාර්ථකත්වයක් නැතුව සතුටක් නැත, සතුට සහ සාර්ථකත්වය යන දෙකම එකකි. සතුට හා දුක යනු තම තීරණයයි, සියල්ල සර්ව සුභවාදීව සිතීමෙන් දුක ඉවත් කර සතුට ළඟාකරගත හැක.

499. තම දරුවා විවාහ පත් වූ පසු තමන්ට වඩා අළුත් ඥාතීන්ට විශේෂ ලැදිකම් පෑම ගැන දෙමව්පියන් සතුටු විය යුතුය.

500. ඔබව වෙනස් කළ හැක්කේ ඔබටමය.

501. අපට අපේ සිතුවිලි පාලනය කිරීම තුළින් ඉරිසියාව ඉස්මතු වීම වලක්වා ගත හැක.

502. ඔබ සමග කවුරු අමනාප වුවත් ඔබ කිසිවෙකු හා අමනාප නොවිය යුතුය, ඒ ඔබේ සාර්ථකත්වය සඳහාය.

503. දුවන්න දුවන්න දිවිමේ හැකියාව වර්ධනය වන්නා සේම, සිතන්න සිතන්න සිතීමේ හැකියාව වර්ධනය වේ.

504. ජයග්‍රහණය ලැබීමට භාර භාර නොවී ධෛර්යය උපදවා ගත යුතුය.

505. මිත්‍යා මතිමතාන්තර සිත් තුළ පැළ පදියන් වීම හේතුවෙන් සත්‍ය අවබෝධ කරගැනීම ප්‍රමාද වේ.
506. සත්වයන් අතුරින් වැඩිම රෝගාබාධ ඇති සත්වයා මනුස්සයාය.
507. සියළු කාරණා වලට හේතුවක් ඇත, සියළු රෝගවලට හේතුව තම සිතුවිලිය, සිතුවිලි වෙනස් කරගැනීම තුළින් සියළු රෝග නිව්වාටට සුව කරගත හැක.
508. ශරීර සෞඛ්‍යය අරක්ෂා කරගැනීමටනම් සතුවින් සිටින්න.
509. බේබදු කම ශරීර සෞඛ්‍යය නැති කරගනී.
510. වැරදි ක්‍රියාවලින් යහපත් ප්‍රථිඵල ලැබිය නොහැක.
511. ආදරය ලැබීමටනම් ආදරය ලබාදිය යුතුය.
512. තම ආයතනයට එඩිතර භාවය මෙන්ම පක්ෂපාතිත්වය එකතු කිරීම කළ යුතුය.
513. ආදරය නොලැබීම තුළින් වෛරය, පිළිකුල,

අයුක්තිය, සැහැසිකම, අසාර්ථකත්වය උපත ලබයි.

514. අනුන්ට සෙත් පතන්න. අනුන්ට පෙර තමන්ට සෙත සැලසේ, නැතහොත් තමන්ටත්, අනුන්ටත් දෙදෙනාටම සෙත සැලසේ.

515. ලොව බලවත්ම හා කුඩාම සංවිධානය තම පවුලයි.

516. බිරිඳ, දරුවන් / උගත්කමින් / ධනයෙන් / රැකියාවෙන් / කුලයෙන් සැමියාට වඩා වැඩිවුවත් ස්වාමීත්වය සැමියාට ලබාදිය යුතුය.

517. නිදහසේ සිතීම නිසා නව නිර්මාණ ලොවට බිහි වී ඔබ මහා ධනවතෙකු වේ.

518. ඔබේ පළමු සොයා ගැනීම කිසිවෙකු පිළිනොගත්තේනම්, තව සොයාගැනීම් 10ක් කරන්න, සියළු දෙනා ඔබව සොයා ගෙන ඒවී.

519. එක් දේශපාලන පක්ෂයකට ජීවිත කාලය පුරා ගැති නොවී නිදහස්ව සිතා කාලීන අවශ්‍යතාවය මත ඡන්දය පාවිච්චි කරන්න.

520. ඡන්දය දුන් අය හෝ පක්ෂය ගැන කියන්න එපා.

521. පක්ෂය ගැන හෝ පුද්ගලයන් ගැන විවේචනය නිසා ඔබ පසුබෑමකට ලක්වේ, නොදැනුවත්ම සතුරන් ඇතිවේ.
522. සාධාරණයක් සිදුවන්නේ නැහැයි කියා තමාට අයත් රාජකාරි පැහැර හැරීමද ආසාධරණයකි, ආසාධාරණයක් වන තැන ඔබට අයත් රාජකාරි පැහැර හැරීමෙන් තොරව ඉතා උසස් ලෙස කළයුතු බව මතක තබා ගන්න ඒ ඔබ සාධාරණ පුද්ගලයෙක් නිසාය.
523. අසතුට ඇති තැන කිසිවැඩක් නිසිලෙස සිදු නොවේ.
524. ඔබට සුදුසු තැන ලැබී නැත්නම් තව තවත් උපරිමයෙන් වැඩ කිරීම කළයුතු බව මතක තබා ගන්න. ඒ ඔබට සුදුසු තැන ලබාගැනීමට සුදුසුකම් ඇති කරගැනීම සඳහාය.
525. දරුවන් අකීකරුකම් කරන්නේ ආදරය අඩුකම නිසාය.
526. දෙමව්පියන් සහෝදරයන් දරුවන්ට ආදරය නොමැති විට පිට අයගෙන් ඒ අඩුව පිරිමහගන්න උත්සහ දරයි. එය ඉතා භායනක විමට පුළුවන්ය.

527. මිනිසුන් මත්පැන් පානය කරන්නේ හන්දියේ තැබෑරුමේ තිබෙන නිසා නොව ප්‍රශ්න තේරුම් ගැනීමට සහ ඒවාට පිළිතුරු සෙවීමට ඇති බිය නිසාය.

528. බුද්ධියෙන් කටයුතු නොකිරීම නිසා අනවශ්‍ය ප්‍රශ්න ඇතිවේ, එම ප්‍රශ්න වලට ගොඩවෙදකම් කිරීමෙන් ඒවා තවත් අවුල්වන අතර මත්පැන් පානය කිරීම මගින් ඒවාට විසඳුම් සෙවීම අමතක කර දමයි, එවිට ප්‍රශ්න තවත් උග්‍රවන බව ඔහු දන්වාද? / නොදන්නවාද?.

529. ඕනෑම දෙයකට ඇඹිබැහි වන පුද්ගලයාට ඒවා වැඩි වැඩියෙන් සිත ඉල්ලයි. හොඳ දෙයට ඇඹිබැහි වීමත් එසේමයි. ඔබ හොඳ දෙයට ඇඹිබැහි වී ඒවා වැඩි වැඩියෙන් ඉල්ලා ගන්න.

530. අසාර්ථක වීමට ප්‍රධාන හේතුව සැකය සහ අවිශ්වාසයයි.

531. ගෙදර හිර ගෙයක් නොව සුරපුරයක් කරගන්න.

532. ආයතනයක් තුළ ආයතන ප්‍රධානියාට බය නිසා වැඩකරන අය සිටිනම් ආයතනය තුළ නව සංකල්ප / නව සොයාගැනීම් සිදුවන්නේ නැත.

533. ආයතන ප්‍රධානියා නිතරම තම කාර්යය මණ්ඩලය ප්‍රසිද්ධියේ ඇගයීමට ලක් කළ යුතු අතර ඔවුන්ට සුභප්‍රාර්ථනා කිරීම මගින් සේවක උනන්දුව ඇති වේ. වැරදි අඩුපාඩු පුද්ගලිකව ගෙන්වා පෙන්වා දිය යුතු අතර දඬුවම් පැමිණවීමද කළයුතුවේ. ඒවාට බාහිර පුද්ගලයන් අවශ්‍ය නොවේ.

534. සෑම දෙයක්ම වන්නේ පෙර කරුමයට හෝ ග්‍රහ අපල වලටනම් අසනීප වූ විට දොස්තරවරයකු සොයා යා යුතු නැත.

535. සභාවක් ඉදිරියේ අත් දෙක බැඳගනිමින් අත් අඹරවමින්, කකුල් වලින් පොළොව තද කරමින් සිටින්න එපා. හැකි උපරිමයෙන් කතාවට සවන් දෙන්න, එසේ නැත්නම් අසා සිටින බව අඟවන්න.

536. යහපත් සිතුවිලි වලින් යහපත් ජීවිතයක්ද, අයහපත් සිතුවිලි වලින් අයහපත් ජීවිතයක්ද ගොඩනැගේ.

537. නරක හැසිරීමක් / පුරුද්දක් ඔබට ජීවිතයෙන් ඉවත්කර ගැනීමට අවශ්‍ය නම් ඉන් ලැබෙන ප්‍රතිලාභ ගැන සිතන්න.

538. ඉතා භායනක වූ ප්‍රතිඵල ගැන දැනුවත් වූ විට නරක පුරුදු ඉවත් කර ගත හැක.
539. සුභවාදිව සිතන විට සුභවාදි සිදුවීම් සිදුවේ.
540. අසුභවාදිව සිතන විට අසුභවාදි සිදුවීම් සිදුවේ.
541. පරාජය ගැන සිතන විට පරාජය සිදුවේ.
542. ජයග්‍රහණය සිතන විට ජයග්‍රහණය අත් වේ.
543. තමාගේ ඉලක්ක හොඳින් හඳුනා ගෙන සිතීම හා පැතීම සිදුකළ යුතුය.
544. අවබෝධය තුළින් සත්‍යය කරුණු තෝරා බේරා ගත යුතුය.
545. ඔබේ සිත යොමුවන්නේ ඔබ අපේක්ෂා කරන දේ වෙතටය.
546. තමා පරාජ්‍යයකුවන්නේ පරාජය සැබෑවක් ලෙස පිළිගත් විටය, පරාජය අත්දැකීමක් කරගන්න.
547. අන් අය සමග ඇති කරගත් තීරණ, පොරොන්දු / ගිවිසුම් කඩ කිරීමෙන් ඔබේ පෞරුෂත්වය හීනවේ.



548. ඔබ විසින් ඔබව හොඳින් පාලනය කොට නිසි පරිදි පවත්වා ගෙන යාම ජීවිත කළමනාකරණයයි.
549. ජීවිතය සාර්ථක කරගැනීම සඳහා ප්‍රබල ස්වයං ප්‍රතිරූපයක් ගොඩනගා ගත යුතුය.
550. වැටුපට වඩා වැඩියෙන් වැඩ කිරීම දියුණුවට මූලයි.
551. අවධානයක් හෝ අපහසුතාවයක් නොමැති කිසිදු කාර්යයක් නොමැත.
552. වගකීම් භාර ගැනීම් මෙන්ම ඒවා උසස් මට්ටමින් ඉටු කිරීමද වැදගත්ය.
553. වැඩ කිරීම තුළින් සතුටක් ලබනවානම් ඉහළ උද්යෝගයකින් වැඩකළ හැකි අතර ඉහළ කාර්යක්ෂමතාවයක් එහි පෙන්නුම් කරයි.
554. නිරාමිස ජීවිතය ලැබීමට නම් මිනිසෙකු වි සිටිය යුතුමය. මියගිය අයෙකුට එය ලැබිය නොහැක.
555. මිනිසාට පිහිට වන්නේ මිනිසා පමණි.
556. බුදු දහම ආගමක් නොව දර්ශනයක් හා යහපත් ජීවන මාර්ගයකි.

557. පරාජයට / වරදිනවාට / ආසාර්ථකවනවාට බිය වන්නේ ආත්ම විශ්වාසය අඩුවීමයි.
558. ආගිය තොරතුරු කෙනෙකු සමග පැවසිය යුත්තේ ඔහු විවේකයෙන් පසුවන විට පමණි.
559. සිතට එන හැම දෙයම කටින් පිට නොකළයුතු මෙන්ම කටට දැමිය හැකි හැමදෙයම කටේ ඔබා නොගත යුතුය.
560. අන් අයට අවංක වීම යනු ඒ අයට ගරු කිරීමයි.
561. ඔබ ඔබට අවංක වීම උතුම් පෞරුෂත්වයක් කියා පෑමකි.
562. ඔබ අන් අයට සැලකිල්ලක් නොදක්වන විට, ඒ අය ඔබට සැලකිල්ලක් නොදක්වයි.
563. ඔබ ඔබගැන විශ්වාසයක් නොමැති නම් අන් අය ඔබ ගැන විශ්වාසය තබන්නේ කෙසේද?.
564. කිසිවෙකුට සමාවට කරුණු කියා ඇඟ බේරානොගන්න.
565. යමක් ලබන්නටනම් යමක් දිය යුතුය.

566. මිත්‍යා විශ්වාස ඔප්පු කරන්නට වලිකන සමාජයක ඔබ ජීවත් වන බව මතක තබා ගන්න.
567. පවුල් ජීවිතයේ පලමු තැන ගෙන ක්‍රියාකරන්නේ බිරිඳය.
568. ධනය බඳා ගැනීමට පෙර සතුට බඳා ගැනීම වැදගත් වේ.
569. වැරදි මාර්ග වලින් උපයනු ලබන මුදල් වැය වන්නේ බොරු සෝබනයට, ලෙඩදුක් වලට, සුදු, සල්ලාලකම් හා බේබදුකම් වලටය.
570. විශ්ව නීති ඔබට හෝ මොනම ජගතෙකුටවත් වෙනස් කළනොහැක.
571. එක සුරැට්ටුවක් ඉරිමෙන් කෙනෙකුගේ ආයුකාලය විනාඩි 5කින් අඩුවේ.
572. කිසිවක් මැරෙන කොට ගෙනියන්නේ නැහැ කියා කියන්නේ ඉරිසියාව ඇති වූ විටය. ඉන්න කල් සතුටින් ජීවත්ව සිටීමට සියල්ල කළයුතුය.
573. ඔබට ජීවිතය එපා වී ඇත්නම් ඔබ එක තැන පල්වෙන බව කිව යුතුය. එයට හේතුව අසුභවාදී සිතුවිලි හා ආකල්පයන් වෙනස් නොකරගැනීමයි.

574. අරමුණක් තිබීම යනු ඉටු කරන්නට වගකීමක් තිබීමයි.

575. ධනවත්කම සඳහා ඔබ උත්සහ දැරීමම සමාජ මෙහෙවරකි.

576. කරන ලද සේවය උපරිමයෙන් කිරීම සමාජ සත්කාරයකි.

577. මොනවා හෝ කා බී ජීවත් වීම තිරිසන් සතුන්ට අයත් කාර්යයකි.

578. ශ්‍රේෂ්ඨ මිනිසුන් හැම විටම අනුන් වෙනුවෙන් සිතයි.

579. විවේචනයට විරෝධය පෑම යනු ඔබ එය පිළිගත් බවයි.

580. විවේචනයට බිය වීම යනු තමන්ගේ විෂය ගැන හරි අවබෝධයක් නැතිබව කියාපෑමකි.

581. සත්‍යය, අසත්‍යය අතරින් සත්‍යය වටහා ගැනීමට බුද්ධියට පහසුය.

582. නිවසේ සාමාජිකයින් නිවස අපිරිසිදු කරයිනම්, කෑ කෝ ගසයිනම්, එයට කෝප නොගෙන

සිටීමට පුරුදු පුහුණු විය යුතුය. ඔවුනට එය කිරීමට වෙන තැනක් නොමැති අතර එසේ කෑ, කෝ ගැසීමෙන් නිවස අපායක් වීමට ඉඩ ඇත.

583. අන් අයගේ වැරදි ක්‍රියාවන් හොඳට සොයා බලා නිවැරදිව තේරුම් ගන්නා තුරු බැන වැදීම, තීරණ ගැනීම, නොකළ යුතුය.

584. ඔබ හානි පෙනුමට රැවටීමට ඉඩ ඇත.

585. ආරංචිය හොඳ හෝ නරක වුවත් විස්තර දැන ගැනීම පමණක් ප්‍රමාණවත් වන අතර තීන්දු තීරණ ගැනීම ප්‍රවේසමෙන් කළයුතුය.

586. ප්‍රශ්නය අන් අයෙකුගේ නම් ඔහුගේ දෘෂ්ඨි කෝණයෙන් බැලිය යුතු අතර තමාගේ නම් තමාගේ දෘෂ්ඨි කෝණයෙන් බැලිය යුතුය.

587. තමා අතින් සිදු වූ වරදට අඬන්නට තැවෙන්නට නොගොස් එය තේරුම් ගෙන කටයුතු කළ යුතුය.

588. ප්‍රශ්න වලදී එඩිතරව මුහුණ දෙන විට ප්‍රශ්නය පුංචි වි හැකිලි යයි.

589. හොඳම ආරක්ෂාව ප්‍රබල ප්‍රහාරයයි.

590. ජීවිතය සාර්ථකවීමට හෝ අසාර්ථකවීමට හේතුව බිරිඳයි.
591. බස් එක හෝ කාර්එක තියන් පයින් යන සිරිතක් නැත.
592. තමන් ගැන විශ්වාසයක් නොමැති පුද්ගලයා අන් කිසිවෙකු විශ්වාස නොකරයි.
593. කෙනෙකු ලග ඕනෑම මොහොතක ධන හෝ සෘණ ආවේගයන් තිබිය යුතුය, හැකි හැම අවස්ථාවකම ධන ආවේගයන් තිබීම ඉතා වැදගත්ය.
594. මානසික සම්පත් නිධානය ඔබ තුළ ඇති බව මතකයේ තබා ගන්න.
595. මනුස්සයාට ගරු කළයුතු බව දන්නේ තවත් මනුස්සයෙක් පමණි.
596. වෙස්මුහුණු පැලඳ නොගත් අයෙක් නොමැති තරමය. නිතරම වෙස්මුහුණු පැලඳ සිටීම ඉතා අහිතකරය.
597. බොරුකාරයන් වංචාකාරයන් සිතන්නේ තමා මෙන් අන් අයද එසේ ක්‍රියාකරන අය බවය.

598. හීන මාන හින් වලින් පිරිණු ජනයා නිතරම උච්චමානයෙන් හෙබි වංක පුද්ගලයන්ට රැවටේ.
599. ඔබ කිසිවෙකු අනුකරණය නොකර ඔබේ හැටියට සිටීම වඩාත් හොඳය.
600. අසත්‍යය රැකගත යුතු අතර එය රකින්නටද කොටසක් සිටිය යුතුවේ, සත්‍යයට ඒ කිසිවක් නොමැත.
601. අවමගුලකදී බොරුවට හඬා වැලපෙනවාට වඩා නිහඬව සිටීම හොඳය. බොරුවට හඬා වැලපෙන්නේ ජීවත්ව සිටියදී කළ වෙනස්කම් වසා ගැනීමටය.
602. නිරහංකාර, තද බල රහිත සංසුන් සිතකින් නිතර සිටීමෙන් තමා ආයු කාලය දීර්ඝ කරගත හැක.
603. වෙස් මුහුණු ගණනාවකින් ජීවත් වීම ස්නායු දුබලතාවයට අත වනයි.
604. ඕනෑම වෙස්මුහුණක් වැඩි කල් දමාගෙන සිටිය නොහැක.
605. වෙස්මුහුණ කඩදාසි වලින් සාදයි.

606. වෙස්මුහුණ අවශ්‍ය වන්නේ සැගවීමටය.
607. එකම මුහුණකින් ජීවත්වීමෙන් සරළ ඒත් අභිමානවත්, තේජවන්ත, සරු ජීවිතයක් ගෙවිය හැක.
608. සියළු වැරදි වැඩ කරමින්, දෙව්වරුමෙන් ජීවත්වීමෙන් සිතේ බර සැහැල්ලු කර ගැනීම සඳහා පන්සල් ගියාට පලක් නොමැත.
609. වාසනාව යනු ඔබ දරන වෑයමයි.
610. පරාජය ලබන්නාට ප්‍රධාන හේතුව පරාජයට බියවීමයි.
611. නායකත්වයට ගරු කරන්න, ඔහුගෙන් ඉගෙන ගන්න, අනුකරණය කරන්න හැබැයි පුද පුජා නොකරන්න.
612. නායකයාට කිට්ටු කළ නොහැකියයි සිතීම වැරදිය.
613. ඔබ නායකයාට ද දෙවැනි නැත.
614. වයස් උදවියට වැරදි අඩුපාඩු පෙන්ව දීම හෝ පුනපුනා කීම නොකළ යුතුය.



615. ලොකුවට සිතා ලොකුවට වැඩකිරීම ඉතා හොඳය, ලොකුකම නිසා ලොකුවට වැඩකිරීම තම ධනය විනාශ කිරීමකි.

616. සාර්ථකත්වය හඹාගෙන යෑම හෝ පන්තාගෙන යායුතු නැත. එය ඔබට පිටුපසින් පැමිණේ.

617. යම් වැඩක් අති දුෂ්කරනම් එය නිම කිරීමෙන් ලැබෙන ආත්ම තෘප්තිය අතිඉමහත්ය.

618. සාර්ථකත්වයට සීමාවක් නැත, ඔබ සාර්ථකත්වය ගැන සිතන ප්‍රමාණයට සාර්ථකත්වයට ලඟාවිය හැක.

619. ඔබ ඔබගැන හැකි තරම් දුරට ඉහළට සිතන්න, එසේම එම ප්‍රමාණයට වඩා වැඩියෙන් නිහතමානී වන්න. එය සාර්ථකත්වය නැමැති ගසේ ප්‍රධාන අත්තකි.

620. ඕනෑම දක්ෂයකු සමග තරඟ කිරීමට ඔබට හැකියාවක් ඇත. ඔබ කළයුත්තේ ඒ ගැන ධනාත්මක සිතා ක්‍රියාත්මක වීම පමණි.

621. සැකය ඉතා භයනක චිත්තාවේගයකි.

622. තම බිරිඳ හෝ සැමියා ගැන නිතර සැකයෙන්

බැලීමෙන්, සැකයෙන් කතා කිරීමෙන් ඇනුම්පද කීමෙන්, දෝෂාරෝපනය කිරීමෙන්, ඔහු හෝ ඇය ඔබ විසින් වරදකට පොළඹවයි. ඒ ගැන නිතර නිතර සිතීම නිසා එය සත්‍යයක් වේ.

623. ආදරය යනු යුද්ධයකි.

624. මිනිස් සංහතිය පවතින්නේ ආදරය නිසාය.

625. ඔබ ආදරය නොකරන කිසිවක් ඔබ ලඟ රඳවා තබා ගත නොහැක.

626. ආදරය කිරීමෙන් ආදරය ලබාගත හැකි අතර ආදරයේ අරුත තේරුම් ගැනීම ඉතා වැදගත්ය.

627. ආදරය නොමැතිනම් මේ ලොව කිසිවක් කළ නොහැක.

628. ඔබට කොපමණ ආදරයක් අවශ්‍යද, එවැනි දස ගුණයක් ඔබ ආදරය දිය යුතු බව මතක තබා ගන්න.

629. කොන්දේසි විරහිතව ආදරය කිරීම තරම් දෙයක් මේ ලොව නැතිතරම්ය.

630. ආදරය නිසා වෛරය ක්‍රෝධය ඇතිවීමට ඉඩ ඇත.

631. වැරදුණු තැන සොයා ගෙන වරද නිවැරදි කරගන්න අමතක කරන්න එපා.
632. තමා නොදන්නා විෂයක් ගැන සාකච්ඡා වන විට මොනවා හෝ කීම අවශ්‍යයැයි සිතා අනවශ්‍ය දේ කියනවාට වඩා නිහඬව සිටීමෙන් තම පෞර්ෂය ඔප් නංවා ගත හැක.
633. කෙනෙකු ඔබට දෝෂාරෝපනය කරයිනම්, පරුෂ වචනයෙන් බැන වදිනම්, ඔබව විවේචනය කරයිනම්, ඔබට එය අදාළ නැති හෙයින් කන මායිමකට නොගත යුතුය, බෙදා ගත්තේනම් ඔහුම ඒවා අනුභව කළයුතුය. ඒවා ඔහුට අයත්, ඔහු උපයන ලද දේ බව අමතක කරන්න එපා. ඒවා අයත් වන්නේ ඔහුටම පමණි.
634. ව්‍යාපාර කටයුතු වලදී අනුකම්පාව / පිවිතුරුකම / කෙළෙහිගුණ සැලකීම / සෙනෙහස / සහෝදරකම හෝ වෙනත් බාහිර හේතූන් මත හවුල්කාරයන් සම්බන්ධ කරනොගන්න.
635. සතුව ඇත්තේ ජයග්‍රණය හෝ සාර්ථකත්වයේය. ටේබල්යය / වීර්යය / අධිෂ්ඨානය තුලින් සතුව රඳවා තබා ගත හැකිය.

636. ඔබ සුවිශේෂී පුද්ගලයෙකි. ඔබට සමාන කළහැකි කිසිවකු මෙහි සිටිය නොහැකි බව සිහියට ගන්න.

637. භෞතික ලෝකයේ ඇති සෑම දෙයක්ම ශක්තියකි. එයට ශක්තිය නිපදවීමට හෝ විනාශ කිරීමට බැරිය. එහෙත් එය වෙනස් කළ හැකිය.

638. අවශ්‍ය වේලාවට අවශ්‍ය ශක්තිය උපදවාගත යුතුවේ.

639. අපේ සිතුවිලි රටාව අනුව ශක්තියද අඩු වැඩි වේ.

640. ධන සිතුවිලි වලදී වැඩි ශක්තියකුත් සෘණ සිතුවිලි වලදී අඩු ශක්තියකුත් උපදවා ගත හැකි වේ.

641. ශක්තිය අවශ්‍ය තැනට වේගයෙන් සැපයීම නිසා ජීවිතයෙන්ද වන්දි ගෙවීමට සිදුවේ.

642. ආත්ම විශ්වාසයට ඕනෑම දෙයක් ආකර්ශනය කරගත හැක.

643. ආත්ම විශ්වාසය නැති තැන උපදින්නේ බිය හා සැකයයි.

644. අවිනිශ්චිත භාවය. චකිතය, පැකිලිම, පසුබැසීම, කල්දැමීම, ආදී වචන වලින් හා හැඟීම් වලින් අදහස් කරන්නේද බිය හා සැකයයි.
645. නිතරම දෙකක් එකතුවීමෙන් නොතිබුණු තුන්වැන්නෙක් ජනිතවේ.
646. සාර්ථකත්වය පුරුද්දක් කර ගැනීම සඳහා බිය ජය ගත යුතු වේ.
647. සිතුවනු සම්පත් ලබාදෙන එකම කප්පලක සිතයි.
648. සෑම දෙයකටම මූල ධර්මයක් ඇත. එය දැනගැනීම ඉතා වැදගත්ය.
649. බිය නැතිකරගැනීමට නම් බියට හේතුව සහ බිය හටගත් භූමිය සොයා දැනගත යුතුවේ.
650. සිදුවී නැති, සිදුනොවන, සිදුවීමට කිසිසේත් ඉඩක් නැති හේතුවක් උඩ ඔබ බිය වන්නේනම් තමාගේ ජීවිතය තමාම වල දමාගෙන ඇති බව දැන ගත යුතුය.
651. නිතර බියෙන් සිටීම රෝගී වී දුක්වේදනා වලට අත වැනීමකි.

652. සතුටට බාධා කරන්නේද බියයි.
653. ආපදාවකදී අන් අයට උදව් කිරීම තුළින් තමාට ඇති බිය තුරන් කරගත හැක.
654. සෑම දෙයකටම මූල කුතුහලයයි.
655. කුතුහලය නැති තැන ගැමීමක් නැත.
656. කුතුහලය සිරකර තබා ගත යුතු නැත. තව තවත් අවුස්සා ගත යුතුය.
657. හෘද සාක්ෂියට එකඟව වැඩ නොකිරීමෙන් වෙස් වලාගෙන ජීවත් වීමට සිදුවේ. එය තමා විසින් තමාට දඬුවම් දීමකි. එවිට මුළු ජීවිත කාලයම අසහනයෙන් ගෙවීමට සිදුවේ.
658. තම ස්වාමියා හෝ බිරිඳ තම යහළුවන්ට හඳුන්වාදීමට පෙර යහළුවන් ගැන හොඳට සිතන්න.
659. සාර්ථකත්වය සොබා දහමේ දායාදයකි.
660. සාර්ථකත්වයේදී අපට ලැබෙන මානසික උද්දීපනය කියා නිම කළ නොහැකි අතර එය විඳීම තුළින්ම අධ්‍යයනය කළ යුතුවේ.

661. මිනිසාට පත්විය හැකි උසස්ම තත්වය මෙපමණයැයි කිව නොහැකිය.
662. බලයට, ශක්තියට වෙර කිරීම, ඊර්ෂ්‍යා කිරීම ආදිවාසී ජනයාගේ නොදියුණු මනෝභාවයකි.
663. නීතියට බයේ වැරදි නොකිරීම බියගුළු ක්‍රියාවකි. වරදක් නොකළ යුත්තේ බිය නිසා නොව එය අවබෝධ කරගැනීම තුළිනි.
664. හොඳ නරක වටහා ගැනීම සඳහා උසස් මනසක් ඇති අයට ආගම් ඇඳහිලි අවශ්‍ය නොවේ.
665. රටක් දියුණු වීමටනම් පොදු අරමුණු තිබිය යුතුවේ, පෞද්ගලික අරමුණු තරකර ගැනීම සඳහා ඡන්දය දීමද රටේ අභාගයකි.
666. ඔබේ සිත තුළ පෝෂණය කරමින් නඩත්තු කරගෙන යනු ලබන ආකල්ප අනුව ජීවිතය හැඩගැසේ.
667. ඔබේ ආකල්ප ඔබේ සංකල්පයයි.
668. සාත්තර බලන්නේ සිතේ විශ්වාසය නැති අයයි.
669. කෙනෙකු ඔබව මුරුංගා අත්තේ තැබුවේනම්, අවාසිය ඔහුටමය.

670. චිත්ත බල වේගයද විදුලි බලයකි.
671. ස්වභාදහමේ නීති උල්ලංගනය නොකර, මිනිසා ජීවත්වීමට පුරුදු පුහුණු විය යුතුය.
672. ඔබේ ඉලක්කය ඔබේ පැතුමයි.
673. තමාට ඉලක්කයක් තිබිය යුතු අතර එම ඉලක්කයට යෑමට සැලසුමක්ද තිබිය යුතුවේ.
674. සෘණ ආශාවන්ට වහල් නොවී ධන ආශාවන්ට වහල් විය යුතුවේ.
675. තරබාරුගතිය අඩු කරගැනීමෙන් ඔබේ ආයු කාලය දීර්ඝ කරගත හැකිය.
676. ඉලක්කයක් නොමැතිනම් ජීවත්වීමේ ආශාවද නොමැත. ජීවත්වීමේ ආශාව නොමැති වූ සැනින් ආයු කාලය ද කෙටි වීමට පටන් ගනී.
677. සැබෑ වාසනාව යනු තමා වෙහෙස මහන්සියෙන් උපයාගන්නා ධන සම්පතයි.
678. ඕනෑම දක්ෂකමක් පෙන්වීමට අවශ්‍ය අමු ද්‍රව්‍ය ඔබ තුළ ඇත. ඔබ තුළ වළ දමා ඇති නිදන් වස්තු භාරා අවුස්සා ගොඩ දමා ගත හැකිය.



679. පරිස්සම් වන්න/ පරිස්සමෙන් වැඩ කරන්න/  
පරිස්සමෙන් යනුවෙන් තව කෙනෙකුය කීම  
සෘණ කතාවකි.
680. අප උපදිනවිට බය, ලැජ්ජාව මෙන්ම එඩිතරකම,  
නිර්භීතකමද සතුව උපදී. ඒවා සිතතුළ  
ඉපදීමෙන් පසුව ඇතිකර ගන්නා මානසික  
වර්ධනයන් වේ.
681. අපව විවේචනය කරන්නෝ අපට ශක්තියද,  
ධෛර්යයද ලබා දේ.
682. සත්ව ලෝකයේද නායකත්වය ගන්නේ පිරිමි  
සතුන්ය.
683. තමා නිවැරදි විට අනුන් කෙතරම් දොස්  
නැගුවත් එය කමකට නැත.
684. නිතරම බම්බු ගහන්න යැයි පවසන තැනැත්තා  
තුළ හිස් බව පිරි ඇත.
685. ජීවත් වීමට හුස්ම ගැනීම අවශ්‍ය වේ. එසේම  
ආදරය නැති විට ජීවත් වීමද මියයෑම වැනිය.
686. ඇතින් දකින බොහොදේ ලස්සන වුවත් ලඟට  
ගිය විට එය ලස්සන නැතිවී යෑමට පුළුවන.

687. ඔබයම් නිවසකට ගොඩවනවිට පාවහන් ගලවා යන්නේනම් නිවැසියාට කරන ගරුකිරීමකි.
688. හීන ලස්සන වුවත් ඇල්ලිය නොහැක.
689. සිහින නොමැතිව ජීවත්විය නොහැක.
690. සරංගලය හොඳින් සමබර වේනම් ඉහළ අහසේ සැහැල්ලුවෙන් පියාසර කරයි.
691. අල්ලක් පමණ වූ අප හදවත තුළට කොපමණ සිතුවිලි රඳවාගත හැකිද?
692. මග නිවැරදි නැතිනම් නොනැවතීම හැකිතාක් ඉදිරියටම යන්න කිසිවිටක කිසිවෙකුට ඔබව පසු කළ නොහැකි වේ.
693. අඳුරේදී නොපෙනුනත් හෙවනැල්ල කිසිවිටක තමා හැර නොයයි.
694. දුමක් සේ පෙනෙන සෑම තැනකම ගින්නක් නොමැත.
695. ගින්නක් ඇති තැන දුමක් නැති වීමටද පුළුවන.
696. අඳුර ඇති තැන ආලෝකය වඩාත් හොඳින් පෙනේ.

697. ආත්ම ශක්තියට ආදේශකයක් නොමැත.
698. ජයග්‍රහණයේ පදනම ක්‍රියාවයි.
699. ඵලදායීතාවය යනු හරිදේ හරියට කිරීමයි.
700. කාර්යක්ෂමතාවය යනු හරිදේ හරියට කිරීමයි.
701. සාර්ථකත්වය යනු වාරිකාවකි එය නවාතැන් පොළක් නොවේ.
702. නැවක් තුළට ඇතුළුනොවී එය ගිල්වීමට මුළු මහත් සාගර ජලයට පවා බැරිය.
703. මෙහෙය වීමට බිය කෙනෙකු කිසිදින දියුණු නොවේ.
704. හොඳ පමණක් ඇසීම සැමදා සිදුනොවේ.
705. දියුණුවීමට නම් කැපවී පුහුණු විය යුතුය.
706. ඔබ ඔබේ කාලය නාස්ති කලහොත්, කාලය ඔබව විනාශ කරනු ඇත.
707. කාලය අපතේ හැරීම තුළින් ඔබ දිලිත්දෙකු වේ.

708. කාලය මදිබව දැනෙන්නේ වැඩ කරන විටය.
709. ඔබ වැරදි වැඩ කරනබව අන් අයගේ හැසිරීමෙන් සහ ක්‍රියාවෙන් පෙනේ.
710. සිහිය විකල් වූ විට ඔබ වැරදි වැඩ කරනබව නොදැනේ.
711. වැරදි වැඩ කර තර්ක ඉදිරිපත් කරන්නේ මානසික දුබලයන්ය.
712. තම මතයේ තරයේම ඵල්බ සිටීමෙන් මෝඩකම විදහාපායි.
713. විකෘති ආශාවන් නිතර නිතර සිහිගැන්වීමෙන් තමා විනාශයට පත්වේ.
714. ගින්දරට කවුරු අත දැම්මත් පිලිස්සේ.
715. ජීවත්වීමේ සතුට භුක්ති විදීමට නම්, අනාගත ආරක්ෂාව ගැන නිතර නිතර සිතීම නොකළ යුතු වේ.
716. තමන් නොදන්නා අනාගතයට, කල් ඇතිව බිය විය යුතු නැත.

717. ඕනෑම වෙනසකට ඔබත් සුදානම් විය යුතුය.
718. හිතු හිතු හැටියට වෙනස් කරගත හැකි ආකාරයට සැලසුම් සකස්කර ගැනීම දියුණුවට මඟ පාදයි.
719. සැලසුම අනුව ජීවත්වීම බැඳීමකට යටත් වීමකි.
720. අනාගතයට බිය ලෙස කටයුතු කරන අයට බියජනක අනාගතයක් උදාවේ.
721. අසමත්වීමට ඇති බිය අත්හල යුතුය.
722. කැලේ ජීවත්වන සත්වයාගේ ගොඳුර වැරදුනාට, උග්‍ර නැවත නැවත ගොඳුර වෙත පතී.
723. ජීවන සටනේදී බාධක ඇතිවීම සාමාන්‍ය දෙයකි.
724. බාධාව යනු ජයග්‍රහණය ලබාගැනීමට ඉවහල්වන සාධකයයි.
725. වරදින්නේ මානසික ශක්තිය වැඩිකර දීමටය.
726. සෑම සෘණ වේගයක්ම ධන වේගයකට හරවා ගතහැකිය.

727. වැඩිපුර සෘණ වේග ඇති වන්නේ මානසික ශක්තිය වැඩිකරදීමටය.
728. යමක් කියාදෙනවිට තමන් ඒ ගැන දන්නා බව හැඟවීම නොකල යුතුය.
729. වරදින සෑම දෙයක්ම තදින් මතකයේ රැඳේ.
730. අභංකාරයෙකු යැයි කියන්නේ, ඔහුට ඇති ඊරිසියාවටය.
731. ගුණකීමට වඩා නුගුණ කීම මෝඩකම ප්‍රදර්ශනය කිරීමකි.
732. වරදට, නිදහසට කරුණුකීම දුබලකම විහිදාපාන්නකි.
733. සිතේ අසතුට ශරීරයෙන් පෙනේ.
734. අවිනිශ්චිතතාවය ඇතිවිට නිතර ලෙඩරෝග සෑදේ.
735. නිතර සතුටෙන් විනෝදෙන් සිටින අයට ලෙඩ අඩුය.
736. කුලය නිර්මාණය කර ඇත්තේ මිනිසා විසිනි.

737. තිරිසනුන් අතර මෙන්ම මිනිසා අතර ද කුලයක් නොමැත.
738. මිනිසාගේ ක්‍රියාවන් අනුව ඔහු උසස් ද පහත් ද යන්න මැනිය හැකිය.
739. පහත් වැඩකරන අයට උසස් ලෙස නොසලකයි.
740. ජීවත්වීම සඳහා කරන වැඩ උසස් හෝ පහත් වැඩලෙස මිණුම් කළ නොහැක.
741. ගතිගුණ, හැසිරීම හා කථාබහෙන් උසස් මිනිසෙකු මැනිය හැකිය.
742. වැරදි වැඩ නොකළ යුත්තේ අපේම යහපත උදෙසාය.
743. මානසික සුවය / සැනසීම වචනවලින් විස්තර කළ නොහැකිය.
744. යන්නට ස්ථානයක් නොමැති කෙනෙකුට මඟ කියාදිය නොහැකිය.
745. දියුණුවීමට මඟපෙන්වන්නෙකු අවශ්‍ය වුවත්, දියුණුවිය යුතු අංශය තෝරාගත යුත්තේ ඔබමය.

746. දියුණුවීමට ඇති ප්‍රධාන බාධකය අලසකමය.
747. සතුටෙන් හා ප්‍රබෝධයෙන් සිටිනවිට ලෙඩරෝග වැලඳීමේ ශක්තිය හීනවේ.
748. සිත දුබල විට රෝග වැලඳීම වේගවත් වේ.
749. දැඩි විශ්වාසයෙන් පෞෂිත වූ බලාපොරොත්තුව, සියල්ල ලබාදේ.
750. ඊර්ෂ්‍යාව / ක්‍රෝධය / වෛරය මිනිසාගේ නිර්මාණයකි.
751. ඔබේ මේසයේ ලිපිගොනු ගොඩගැසී ඇත්නම් ඔබ අදක්ෂයෙකි.
752. මේසය මත වැඩ ගොඩගසා ගන්නේ අදක්ෂයෝය.
753. වැඩ වැඩිසි කියා සිතේනම් නිවාඩුවක් දමන්න.
754. වැඩ වැඩිකරගන්නේ තමන් විසින්මය.
755. සිතුවිල්ලක් නොමැතිව එක මොහොතක් සිටිය නොහැකිය.



756. සියළු සිතුවිලි ධන සිතුවිලිනම් මේ ලොව සුරපුරයක් වේ.
757. සිතන්නට බිය වූ විට දියුණුව නවති.
758. වටිනා සෑමදේ ඔබම සොයාගත යුතුව අමතක නොකරන්න.
759. පිළිගැනීමට වඩා අවබෝධ කරගැනීම කල යුතුය.
760. වෙනස, ඔබේ දිවිය ඒකකාරී බවෙන් මුදවාලයි.
761. අඩුපාඩු කිසිවක් නොමැතිව කිසිවක් කල නොහැකිය.
762. කෙලෙහි ගුණ සැලකීමට සිහිවන්නේ උතුම් හැදියාවක් ඇති විටය.
763. කෙලෙහි ගුණ නොසලකන්නේ ශිෂ්ඨ නොමැතිකම නිසාය.
764. අපි තාමත් ශිෂ්ඨ සම්පන්න ශිලාවාර යුගයකට පැමිණ නැත.
765. ඉක්මන් තීරණ ගතයුත්තේ තමා සන්සුන්ව සිටිනවිට පමණි.

766. කෝපය, වෛරය, ඊරිසියාව, රාගය වැනි සෘණ සිතිවිලි ඇතිවිටක තීරණ ගැනීම ප්‍රමාද කළයුතුය.
767. දුම්බීම කවුරු කලත් අසල සිටින අයට පෙනහළු පිලිකා ඇතිකරයි.
768. හුස්මගන්නා විට ඔක්සිජන් හැර අන් සියළුම වායු පිටකරනු ලබයි.
769. තත්වය කොපමණ හයානක වුවත් බලාපොරොත්තු ඇතිකර ගත යුතුය.
770. සර්ව සුභවාදීව සිතීමෙන් බොහෝ අවස්ථා උදාකර ගතහැකිය.
771. ලොව උසස්ම තත්වයක්, තනතුරක්, ස්ථානයක් ලබාගත හැක්කේ උනන්දුව මතය.
772. මිත්‍යාවේ එල්බ සිටිනවිට උනන්දුව, උද්යෝගය, නුවණ, බුද්ධිය, පහල නොවේ.
773. අර්ථය ගැන වැටහීමක් නැතිව ඉගෙනගැනීමට ගිරවුන්ටත් හැකිය.
774. මිනිසා නිතරම අනුකරණය කරති.

775. ඕනෑම කටයුත්තක් සාර්ථක කරගැනීම සඳහා සුදානම් විය යුතුය.
776. සිත පාලනය කරගතයුත්තේ බිය නිසා නොවේ.
777. මිනිසුන් බුද්ධිමත් වන වේගය අනුව වර්ගවාදය, ජාතිවාදය, ආගම්වාදය ද නැතිවේ.
778. නොදියුණු ජනයා කතාවට දක්ෂය.
779. අධික තණ්හාව සෘණ වේගයක් බව අමතක නොකරන්න.
780. හැඟීමක් නොමැතිව කිසිවක් කලනොහැකිය.
781. හැඟීම විස්තර කරදීමට මෙලොව කිසිවෙකුට බැරිය.
782. අනාගතය ගැන සිතා ශෝකවීම නිශ්ඵලය.
783. ප්‍රේමයට නින්දා නොකරන්න.
784. කල්පනා කිරීමෙන් මිස භාවනාකිරීමෙන් අළුත් යමක් සොයාගත නොහැකිය.
785. බියෙන් මුළු ගැන්වීම වෙනුවට බියෙන් ජයගත යුතුය.

786. අප සොයන්නේ අපට වැදගත් දේ පමණි.
787. ඇත්ත ඇතිසැටියෙන් දැනගත යුතුය.
788. තමා බියට පත්වෙනම් බියකරන සිද්ධියෙන්, ඉවත්වීම යෝග්‍ය වේ.
789. අපි අපේකම රකින්නේ බියක් ඇති හෙයිනි.
790. මිනිසුන් අතර වෙනස ඇත්තේ හැඟීම් හා සිතූම් පැතුම් වලිනි.
791. මානසික සමබරතාවය රැකගැනීමට නම් තමා දෙස මෙන්ම අනුන් දෙස ද සමබරව බැලිය යුතුය.
792. දියුණුවීමට උගත්කම හා දැනුම අනිවාර්ය බව මතක තියාගන්න.
793. සෑම අංශයකින්ම ඔබ සිතන්නේ ඔබ හරියැයි කියානම් ඔබ නොදැනුවත්වම මෝඩයෙකු බවට පත්කරයි.
794. වයසක අය තමාට රුස්සන්නේ නැතිනම් තමා ඉක්මණින් වයසට යයි.

795. දුගී අයට ධනවතුන් නුරුස්සයි නම් දුගී අය සැමදා දුගී අයම වේ.
796. තමන්ට වඩා ශ්‍රේෂ්ඨ වීරෝධාර ජාතියක් නැතැයි කියා සැවොම සිතති.
797. අවධියෙන් සිටින සෑම මොහොතකම සිතුවිල්ලක් පහල වේ.
798. සිතුවිලි නිකුත් කිරීමේ හැකියාව ඇත්තේ මිනිසාට පමණි.
799. ඕනෑකමක් තිබුණත් නැතත් සිතුවිලි පහල වේ.
800. ඉබේ සිදුවන සිතුවිල්ලක අගක්, මුලක් ,තේරුමක් නොමැති බව කිව යුතුය.
801. ප්‍රාණය රැක ගැනීම සහ වර්ගයා බෝ කිරීමට උත්සාහගන්නේ ඔබේ සිතයි.
802. කුමන බාධක ආවත් ප්‍රාණය රැකගෙන වර්ගයා බෝ කිරීමට ඔබව පොළඹවන්නේ විශ්වය විසිනි.
803. අයහපත් සිතුවිල්ලක් යනු තමන්ට මෙන්ම අනුන්ට ද අයහපත් වන සිතුවිලිය.

804. ඉබේ සිතෙන්න ඉඩ ඇරීම ඔබ මහළු බවට ඉතා ඉක්මණින් තල්ලු කරයි.
805. ඔබට සිතෙන්නට ඉඩනොදී සිතන්න පුරුදුවෙන්න.
806. කල්පනාව යනු තමන්ට අවශ්‍ය හෝ අනවශ්‍ය සිතුවිල්ලක වැඩි වේලාවක් නිරතවීමය.
807. ඕනෑකමේ ප්‍රමාණය අනුව සාර්ථකත්වයේ අඩු වැඩිවීම ලැබේ.
808. ඔබේ දැනුම අඩුවීම තුලින් නොවැටහෙන දේ ඇදහීමට පටන් ගනී.
809. අස්වැසිල්ලක් නොමැතිව ඔබේ කාර්යය නිමකරන්න.
810. සතුට නිසා මේලොව පවතී.
811. සතුටක් නොමැතිව මේ ලොව කිසිම කෙනෙකු කිසිවක් නොකරති.
812. සතුට සත්‍යයෙන් අවබෝධ කරගත් විට නොනැසී පවතී.

813. ඔබ සෑහීමකට පත්වන්නේ සත්‍ය අවබෝධයෙනි.
814. ඔබ තනියෙන් සිතන්න පුරුදුවන්න. එවිට ඔබ ජීවත්වන බව දැනේ.
815. ඔබේ මතය අවධි කරන්නේ ඔබේ බියයි. මතය අවධිකරගන්න බියවනතුරු සිටිය යුතුය.
816. සොබාදහමේ පළමු භීතිය ප්‍රාණය රැකගැනීමයි. ඒ සඳහා ඔබ නොකරන දෙයක් නැත.
817. බියවීමද ආවේගයකි.
818. බියක් නොමැතිව ජීවත්විය නොහැකිය.
819. හරි දේ කිරීමට මහජන මතය අවශ්‍ය නැත.
820. රාජකාරි නිසිලෙස කල යුත්තේ බියනිසා නොව එය තම යුතුකම ලෙස සලකාය.
821. බියකර, සටන්කර වැඩ ගැනීම ගෞරවයක් වේ.
822. මිණුම් කළනොහැකි, ඵලදායීතාවයක් නොමැති ස්ථානයක කුරිරුකම රජ වී ඇත.

823. දරුවන්ගේ හැඬීම නතර කිරීමට බියජනක හෝ ක්‍රාසජනක කථා නොකිය යුතුය.

824. අඳුරට දරුවන් බියනොකළ යුතුය.

825. සෑම කෙනෙකු තුළම ධෛර්ය, නිර්භීතකම මෙන්ම, බිය, සංතාපය ද ඇත. සෑම විටම ධෛර්යය, විර්යය, නිර්භීතකම අවධිකර ගතයුතුය.

826. ඔබ බියගුළු තැනැත්තෙක් නම් කිසිදා නායකත්වයට සුදුසු නැත.

827. තමා තමාට නායකයෙකු විය යුතුය.

828. සිත ශක්තිමත් නැති බියගුළු අය ඇසුරුකිරීම නවතා දමන්න.

829. ඔබට සිදුවිය හැකි ලොකුම විපතට බිය නොවන්න.

830. තමා ජයගන්නා බව නිතරම සිතේ තබාගන්න.

831. තමන්ටත් කුමක් හෝ දෙයක් ඉතා විශිෂ්ඨ ලෙස කළහැකි බව අමතක නොකරන්න.



832. තමාට කලහැකි විශිෂ්ඨතම දේ සොයාගන්න.
833. ඔබව විවේචනය කරයි නම් ඔබ තුළ කුමක් හෝ විශිෂ්ඨ හැකියාවක් ඇත.
834. ඕනෑවට වඩා බියවීම අස්වාභාවිකය.
835. පටන්ගත් දෙය අවසන් කල යුතුමය.
836. කනස්සල්ල, කලකිරීම ඉවත් වූ සැණින් ඔබ සාර්ථකත්වයට ළඟාවේ.
837. ඔබ දැන් කරන වැඩ ප්‍රමාණයට වඩා දසගුණයකටත් වැඩි වැඩ ප්‍රමාණයක් ඔබට කලහැකි බව ඔබ දන්නවාද?
838. නිතරම ප්‍රශ්නවලට ඔබට මුහුණදීමට සිදුවේ නම් ඔබ ඉතාමත් වාසනාවන්තය.
839. කාර්යක්ෂමතාවය යනු ද වඩාත් හොඳ ක්‍රමය සොයාගැනීමයි.
840. එඩිතරකම මෙන්ම උපායශීලී බවද ඔබ තුළ තිබිය යුතුය.
841. ඔබ උපායශීලී නොවුවහොත් බොහෝ පාඩු සිදුවේ.

842. ඔබට ලැබෙන පළමු අවස්ථාවෙන්ම ප්‍රයෝජන ගත යුතුය.
843. ඔබ කාර්යබහුල පුද්ගලයෙකු නම් ඔබ ඉතා වාසනාවන්තය.
844. නිතරම ඔබ නිදහසට කරුණු කියයි නම් ඔබ අසාර්ථක අයෙකු බව අමතක නොකරන්න.
845. තමාගේ වරද අනුන් පිට පැවරීම නිධානයකට පයින් ගැසීම හා සමානය.
846. නමාශීලී පුද්ගලයෙකු වීම ජීවන පැවැත්මට වඩා මහෝපකාරී වේ.
847. සත්‍ය පැහැදිලි කරදීමට උත්සාහ නොගන්න.
848. සිත් කරදර පැමිණි විගස මකා දමන්න පුරුදුවන්න.
849. කරදරයක් ආ විගස එය අත්දැකීමක් ලෙස සලකන්න.
850. බොහෝ ජීවිත අසාර්ථක වී ඇත්තේ උනන්දුව, මදිකම නිසාය.

851. අඳුරු ඇස්වලින් බලනවිට කිසිවක් නොපෙනේ.
852. සතුට රඳවාගැනීම සඳහා හානි ර ක්‍රම අවශ්‍ය නැත.
853. කාර්යක්ෂමව වැඩ කිරීමෙන් ඒකකාරී ජීවිතයෙන් මිදිය හැකිය.
854. ඔබ සිතීම හා ඉගෙනීම නතරකර ඇත්නම් මියයෑම අරඹා ඇත.
855. අමුතු දෙයක් ගැන සිතා අමුතු දෙයක් කරන්න. එවිට ඔබේ මොලය සක්‍රියවීමට පටන්ගනී.
856. වර්තමානයේ සිටියත් අනාගතයේ ජීවත්වන්න.
857. පණපිටින් සිටීම ඉමහත් වාසනාවකි.
858. අසාධාරණ මුදල් මත සතුට නොරැඳේ.
859. සුළුදේ ගැන පවා වැඩි උනන්දුවකින් බලන්න පුරුදුවන්න.
860. ඔබේ වැරදි පුරුදු එකක් හෝ ඉවත්කර ගන්න.
861. ඔබ තරහින් නම් කථා නොකරන්න.

862. සමාජයට වෛර කරන්නේ තම ඊර්ෂියාව වසා ගැනීමටය.

863. හොඳ සිතුවිල්ලක් පැමිණිවිට එය දැඩි ආයාසයකින් යුතුව තේරුම්ගත යුතුය.

864. සියළු ප්‍රශ්න විසඳාගෙන කුසලතා වර්ධනය කළ නොහැකිය.

865. ජනමතය ඇතිකළ යුත්තේ වාදයෙන් හෝ තර්ක කිරීමෙන් නොව අවබෝධ කිරීමෙනි.

866. යහපත් බිරිඳක් ලද ඔබ වාසනාවන්තයකි. දුක් නොවන්න. අයහපත් බිරිඳක් ලද්දේ නම් නිතැතින්ම දර්ශණවාදියෙකි.

867. අත ඇති මුදල් සතුරන් පෝෂණය කරයි. බැංකුවෙහි තැන්පත් කළ මුදල් ඔබේ මිතුරන් පෝෂණය කරයි.

868. තමන්ගේ සිත්ගත් තැනැත්තෙකු හෝ උගතෙකු නොලැබේ නම් තනිව සිටීම බාලයින් සහ මෝඩයින් ඇසුරුකරනවාට වඩා යහපත්ය.

869. නිතියේ සහය පතන්නට වන්නේ අපගේ මොලයේ ක්‍රියාකාරිත්වය නැති වූ දාටය.

870. ඇනුම් පදයකට වඩා හොඳින් අවවාදය ක්‍රියාවේ  
යෙදවිය හැකිය.

871. දැනුම සිය වස්තුව, ධනය කරගත් පුද්ගලයාට  
සොර සතුරු බියක් නැත.

872. කෙනෙකු ශක්තිමත් වන්නේ කන දෙයින් නොව  
දිරවන දෙයිනි.

873. පාඨකයෙකුට කියවනා දෙයින් නොව මතක  
තබාගන්නා දෙයින් සාර්ථක දිවියක් ගතකළ  
හැකිය.

874. අනෙක් අය සිනාසීමට පෙර ඔබ සිනාසෙන්න

875. ඕපාදූප කථා කිරීම ලේන් මව මහා ජලකඳ හිස්  
කරන්නට දැරූ වැයම මෙනි.

876. මනසේ නියම කැඩපත කතාවයි.

877. සිද්ධීන් සිදුවන්නේ කොක් හඩලා සිනාසීමට  
හෝ හැපි හැපි හඩා වැලපීමට නොව අත්දැකීම්  
ලබාගන්නටය.

878. ඉදිරියට ඇති වැඩ දෙස බලන විට, අප කිසිවක්  
කර නැති බව දැනේ. අනාගතයේ ඇති වැඩ

කොටස සහ සසඳන විට තවමත් කිසිම දෙයක් සිදුවී නැත.

879. ජීවිතය දැකින් හෝ සතුටින් පිරුණු දෙයක් නොව එය හිස් දෙයක් පමණි.

880. නියම ජයග්‍රහණය නොවැටී සිටීම නොව, වැටෙන විට නැඟී සිටීමය.

881. සැකය ඇතිවන්නේ අවබෝධය දුබල තැනය.

882. සැතපුම් දස දහසක් දිගු මගක ආරම්භය, තබන එක පියවරකි.

883. පරෝපකාරය යනු සිතෙහි රැඳී ඇති මතයයි.

884. පෙරලෙන ගල්වල පාසි නොබැඳේ.

885. ඔබ මුහුණදෙන ප්‍රශ්නය කුමක් වුවත්, එයට විසඳුම් එකකට වඩා වැඩි ගණනක් ඇතැයි සිතුවහොත් නියම විසඳුම හෝ එයට ආසන්න විසඳුමක් ලැබෙනු ඇත.

886. සපත්තුවෙන් කකුල කැපෙන තැන දැනගත හැක්කේ එය පැලදීමෙන් පමණි.

887. දරුවන්ට ඔබ දෙමාපියන් වන්නා සේම ඔබ දෙපල ඔබගේ ජීවිතකාලය පුරාම පෙම්වතුන් විය යුතුය.
888. උගන්නා මුත් නොසිතන තැනැත්තා මංමුලා වේ.
889. ජීවිතයේ බිය උපද්දවා ගැනීමට කිසිවක් නැත. එහි ඇත්තේ අවබෝධකරගත යුතු දැය.
890. වේගයෙන් සතුට ලුහුබැඳ දුවන අය එය පසුකර යති.
891. ඔබේ හෘදය විසින් ලබාදෙන දැනමුතුකමෙහි ස්ථිරවන්න. මන්ද ඊට වඩා විශ්වාසවන්ත අයෙකු තව නැත.
892. අළුත් අදහස් මතු වීම නිසා විවිධ නව දක්ෂතා එළිදැක්වීමට හැකිය.
893. ගනු ලබන තීරණ ක්‍රියාත්මක කිරීම පහසුය.
894. වගකීම් හා කාර්යයන් එකිනෙකා අතර බෙදා හැරීම තුළින් කාර්යක්ෂමතාවය ඉහළ නැංවේ.
895. පිම්බීමත්, පුම්බුවා ගැනීමත් යනු දෙකක් නොව එකකි.

896. සියළු සම්පත් භුක්ති විදීම යනු ඒවා නැති නාස්ති කිරීම නොවේ.
897. ඔබේ හදවතින් නැගෙනා හැඟීමෙන්, දෙනෙතින් නැගෙනා කාන්තියෙන්, මුවගින් නැගෙනා සිනාහවෙන් තවකෙකුගේ විඩාබර වූ සිත ප්‍රබෝධමත් කළ හැකිය.
898. යමක් දැන ගැනීමත් යමක් තේරුම් ගැනීමත් එකිනෙකට වෙනස් කරුණු දෙකකි.
899. වගකීම් හා ප්‍රතිලාභ පොදුවේ භුක්තිවිදීමේ සුදානමක් පාලක හා පාලිත දෙපක්ෂයටම තිබිය යුතුය.
900. අප හා එකඟවන්නන් සමඟ සිටීමෙන් මානසික සුවයත්, අප හා එකඟ නොවන්නන් සමඟ සිටීමෙන් මානසික වර්ධනයත් අපට ලැබේ.
901. පුරුද්ද වලක්වා ගැනීමට නොඉක්මන් වුවහොත් සැනෙකින් එය අවශ්‍යතාවයක් වන්නේය.
902. බීජ තම අතේ මීට මොලවාගෙන සරු අස්වැන්නක් කිසිදාක බලාපොරොත්තු විය නොහැක.



903. බියගුල්ලන් මරණයට පෙර දස දහස් වාරයක් සිතින් මියෙති.
904. පරාජය නිර්භීතව පිළිගැනීම හොඳ වර්ත ලක්ෂණයකි.
905. ශ්‍රේෂ්ඨ පුද්ගලයා කතාවෙහි ප්‍රමාද වුවද කාර්යය ඉතා කඩිසරය.
906. බොරුකියන මිනිසාට ලැබෙන ලොකුම දඩුවම ඔහු කියන ඇත්තද අනෙක් අය විශ්වාස නොකිරීමයි.
907. දිලිඳු හෝ ධනවත් යන විෂමතාවය තරාදියක් වැනිය. එහි බර උච්චාවචනය වන්නේ තාක්ෂණය සමඟය.
908. ලේඛකයා කඳුළු නොහෙලා කතාව නොලීවනම් පාඨකයාද කඳුළු නොසොල්වයි.
909. මිනිසෙකුගේ කීර්තිය ඔහුගේ සෙවනැල්ල බදුය. විටෙක එය පසුපසින් ද විටෙක එය ඉදිරියෙන්ද යයි. තවත් විටෙක ඉතා දිගුවන අතර, තවත් විටෙක ප්‍රමාණයට වඩා කුඩා වන්නේය.
910. නෙතට පෙනෙන දේ දකින්න. ඒත්... නෙතට වල්මත් වන්නට ඉඩ නොදෙන්න.

911. පමණට වඩා තම මිතුරන්ට වුවත් තම පෞද්ගලිකත්වය හෙලිකිරීම සුදුසු නොවේ.
912. හුදෙකලා වූ මිනිසුන්ට අපුරු හිතවතුන් මුණ ගැසේ.
913. සිංහාසනය යනු විල්ලුද රෙදිකඩකින් වැසුණු දැවමය නිර්මාණයක් පමණි.
914. අහස් තලයේ ආඩම්බරයෙන් පියාඹන කුරුල්ලා ලැගුම් ගන්නට පොලවේ ඇති ගසක් මතටම පැමිණෙන්නේය.
915. සුසාන භූමිය වටා වැටක් ඉදිකිරීමෙන් පලක් නොමැත. මන්ද එහි ඇතුළේ සිටින අය කිසිදිනෙක එලියට නොයන අතර, එලියේ සිටින අය කොහෙත්ම ඇතුළට යාමට අකමැතිය.
916. තත්වය යනු සේවාලාභී තෘප්තියයි.
917. ඵලදායීතාවය යනු හරිදේ හරියට කිරීමයි.
918. ඔබ හොඳ කපිකයෙකු නම් ආයතනයේ ඉහළ කළමනාකාරිත්වයේ අවධානය ලබාගත හැකිය.

919. විරුද්ධවාදියෙක් සිටීම ඉතාමත් හොඳය.
920. විශ්වාසවන්ත වන්න, ඔබ ඔබ ගැනම ආඩම්බර වන්න.
921. නිර්හීන වෙමින් දොරටුවෙන් වන්න.
922. නිදහස දිනාගැනීමට වඩා එම නිදහස රැකගැනීම අමාරුය.
923. ඉගෙනීම යනු පොතපත කටපාඩම් කිරීම නොව ජීවිතයේ යථාර්තය අවබෝධ කරගැනීමයි.
924. අන්ධයෙකු තවත් අන්ධයෙකුට මගපෙන්වුවහොත් දෙදෙනාම අඳුරේය.
925. උත්පත්තිය සිදුවන දිනයට වඩා මරණය සිදුවන දිනය වැදගත්ය.
926. ජීවිතය තේ කෝප්පයක් වැනිය.
927. ගමන පහසුනම් ඒ පල්ලමකට පමණි.